

Ceylon Government Gazette

Published by Authority.

No. 5,990—FRIDAY, JUNE 10, 1904.

PART I.—General : Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Land Settlement.

PART V.—Mercantile, Marine, Municipal, Local, &c.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part IV.—Land Settlement.

	PAGE		PAGE
Final Orders	733	Preliminary Notices	766

FINAL ORDERS.

Order under Section 2 of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Marakkalahammillewekele, Weliwawahena, Burutahena, Marakkalahammillewa Tisbamba, Timbiriwewa, Marakkalahammillewawela, situate in the village of Marakkalahammillewa in the Kadawat korale of the Nuwaragampalata, in the North-Central Province, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

THE notice required by section 1 of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 1,837), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Howard Orme Fox, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 24th day of April, 1904, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Marakkalahammillewa in the Kadawat korale of the Nuwaragampalata, in the North-Central Province, and shown as lots 1, 1a, 1b, 1c, 1a $\frac{1}{2}$, 2, 4, 6, 7, 7a, 11, 12, 1b $\frac{1}{2}$, 1c $\frac{1}{2}$, and 3a in preliminary plan No. 46 and in the annexed certified tracing therefrom, and containing in extent 598 acres 3 roods and 3 perches, are the property of the Crown.

Description of the Lands referred to.

The following lots situated in the village of Marakkalahammillewa in the Kadawat korale of the Nuwaragampalata, in the North-Central Province, as described in the annexed certified tracing :—

Preliminary plan 46.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
1	Marakkalahammillewekele	489	0	10
1a	Do.	5	1	35
1b	Do.	0	3	30
1c	Do.	1	0	20
1a $\frac{1}{2}$	Do.	5	0	20
2	Do.	7	1	22
4	Weliwewahena	7	1	37
6	Buruthahena	4	1	15
7	Marakkalahammillewe Tisbamba	2	1	35
7a	Do.	0	1	25
11	Timbiriwewa	1	3	5
12	Marakkalahammillewekele	5	1	10
1b $\frac{1}{2}$	Do.	56	0	7
1c $\frac{1}{2}$	Do.	10	2	22
3a	Marakkalahammillewawela	1	0	30
		598	3	3

and bounded as follows : on the north by the village limit of Kidawarankulama; on the east by the village limit of Kidawarankulama, the village limit of Siyambalagaswewa ; on the south by the village limit of Anekattiya ; and on the west by the village limit of Amunugaskada, by the village limit of Lolugaswewa, and the village limit of Karagaswewa.

NOTE.—The following lots lying within the above boundaries are excluded from this order, and their aggregate acreage 214 acres 3 roods and 12 perches is not included in the acreage of 598 acres 3 roods and 3 perches given above :—


Preliminary plan 46.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
1d	Marakkalahammillewekele	105	0	36
1e	Minipittaniya	0	0	32
3	Marakkalahammillewela	26	1	35
5	Do.	2	2	16
8	Marakkalahammillewatta	2	1	5
10	Marakkalahammillewewewa	78	0	8
		214	3	12

April 24, 1904.

H. O. Fox,
Special Officer.

[For Tracing see page 735.]



Scale of 16 Chains to an Inch.

Situation : Marakkalahammillewa village in Kadawat korale.

Preliminary plan 46.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
1	Marakkalahammillewekele	489	0	10
1a	Do.	5	1	35
1b	Do.	0	3	30
1c	Do.	1	0	20
1a $\frac{1}{2}$	Do.	5	0	20
2	Do.	7	1	22
4	Weliwewahena	7	1	37
6	Buruthahena	4	1	15
7	Marakkalahammillewe Tisbamba	2	1	35
7a	Do.	0	1	25
11	Timbiriwewa	1	3	5
12	Marakkalahammillewakele	5	1	10
1b $\frac{1}{2}$	Do.	56	0	7
1c $\frac{1}{2}$	Do.	10	2	22
3a	Marakkalahammillewewela	1	0	30
		598	3	3
<i>Lots excluded.</i>				
1d	Marakkalahammillewekele	105	0	36
1e	Minipittaniya	0	0	32
3	Marakkalahammillewewela	26	1	35
5	Do.	2	2	16
8	Marakkalahammillewewatta	2	1	5
10	Marakkalahammillewewewa	78	0	8
		214	3	12

Surveyor-General's Office,
Colombo, January 5, 1904.

P. D. WARREN,
Assistant Surveyor-General.

Anuradhapura S.O. 30

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."


In the matter of the land commonly called or known as Wereldowehena, situate in the village of Kotaweraudagama in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on the Fourth day of September, One thousand Nine hundred and Three, that if no claim to the land commonly called or known as Wereldowehena, situate in the village of Kotaweraudagama in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 2 roods and 35 perches, and shown as lot 12 in preliminary plan No. 48, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in the said notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,722) :

And whereas (1) Ankelitalawegedera Wijeratna Weerasinha Mudianselage Kiriwante, (2) Ankelitalawegedera Wijeratna Weerasinha Mudianselage Siribaddena, and (3) Udakumburegedera Marasinha Mudiyansele Kiri Banda, all of Kotaweraudagama, made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim ; and whereas the said third claimant having been duly called upon by me by a notice in writing under section 4, sub-section (1), of the said Ordinances, duly served upon him, to produce before me the evidence and documents upon which he might rely in proof of his claim, did not appear or produce such evidence and documents ; and whereas I and the said 1st and 2nd claimants came to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances, whereby it was ordered that the said (1) Ankelitalawegedera Wijeratna Weerasinha Mudianselage Kiriwante and (2) Ankelitalawegedera Wijeratna Weerasinha Mudianselage Siribaddena should pay to the Government Agent at Badulla a sum of Rupees Four (Rs. 4) on or before the 25th day of February, One thousand Nine hundred and Four ; and whereas the said 1st and 2nd claimants have duly paid the said amount as ordered, the said 1st and 2nd claimants are hereby declared to be the purchasers of the said land commonly called or known as Wereldowehena, situate in village of Kotaweraudagama in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 2 roods and 35 perches, shown as lot 12 in preliminary plan No. 48 and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north and east by Galewatta claimed by Talawatte Appuhami and others ; on the south by Ankelitalawewatta claimed by Ankelitalawegedera Kiriwante and others ; and on the west by Maragahadewehena belonging to Crown.

April 28, 1904.

J. G. FRASER,
Special Officer.



Scale of 8 Chains to an Inch.
 Situation : Kotaweraudagama village in Dehiwinipalata korale.
 Preliminary plan 48.

Lot.	Name of Land.	Extent. A. R. P.
12	Wereldowehena	0 2 35

Surveyor-General's Office,
 Colombo, July 3, 1903.
 Uva S.O. 404

P. D. WARREN,
 Assistant Surveyor-General.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Hinguruheha, situate in the village of Mirahawatta in the Dambawinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Fourth day of September, One thousand Nine hundred and Three, that if no claim to the land commonly called or known as Hinguruheha, situate in the village of Mirahawatta in the Dambawinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 2 acres and 2 perches, and shown as lot 9 in preliminary plan No. 63 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,730):


And whereas Rajapaksa Wahala Mudianselage Gunaratna Bandara, Registrar of Dambawinipalata, made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim, I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The following lot situated in the village of Mirahawatta in the Dambawinipalata korale of the Udukinda division, in the Province of Uva, as described in the annexed certified tracing :—

I.

Lot.	Name of Land.	Extent. A. R. P.
9	Hinguruheha	2 0 2



Scale of 8 Chains to an Inch.

Situation : Mirahawatta village in Dambawinipalata korale.

Lot.	Name of Land.	Preliminary plan 63.	Extent. A. R. P.
9	Hinguruhena	...	2 0 2
Surveyor-General's Office Colombo, July 8, 1903.,			P. D. WARREN, Assistant Surveyor-General.

and bounded as follows : on the north by Balatotaella belonging to Crown, on the east by the Matetille-oya, on the south by the Galwattekandura, on the west by Balatotaella belonging to Crown.

May 14, 1904.
Uva S.O. 407

J. G. FRASER,
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," declaring Lands to be Crown Property.


In the matter of the lands commonly called or known as Makulpitiyawelana, Indikolayaya, and Telullagalakele, situate in the village of Telulla in the Wellawaya division of the Wellawaya korale, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

THE notice required by section 1 of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 1,705), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 29th day of February, 1904, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Telulla in the Wellawaya division of the Wellawaya korale, in the Province of Uva, and shown as lots 17, 1, and 22 in W.L.O.S. plan No. 6 and in the annexed certified tracings therefrom, and containing in extent 1,687 acres 1 rood and 10 perches, are the property of the Crown.

Description of the Lands referred to.

The following lots situated in the village Telulla in the Wellawaya korale of the Wellawaya division of the Province of Uva, as described in the annexed certified tracings :—

Lot.	Name of Land.	W.L.O.S. plan 6.	Extent. A. R. P.
17	Makulpitiyawelana	...	44 0 30



Scale of 32 Chains to an Inch.

Situation : Telulla village in Wellawaya division of Wellawaya korale.

Preliminary plan W. L. O. S. 6.


Lot.	Name of Land.	Extent. A. R. P.
17	Makulpitiyawelana	44 0 30
Surveyor-General's Office, Colombo, January 19, 1904.		P. D. WARREN, Assistant Surveyor-General.

and bounded as follows : on the north, east, and south by the Kirindi-oya ; and on the west by Etambagahakotuwa, &c., claimed by Idangedara Banda Gamarala and others.

II.
W.L.O.S. plan 6.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
1	Indikolayaya	22	6 20
22	Telullagalakele	1,621	0 0
		<u>1,643</u>	<u>0 20</u>

and bounded as follows: on the north by the village limit of Etiliwewa; on the east by the road from Wellawaya to Hambantota, Batalayawewa belonging to the Crown, Batalawewa-arawa claimed by Idangedara Banda Gamarala and others, the road from Wellawaya to Hambantota, Demataweweyya, &c.



Scale of 32 Chains to an Inch.

Situation : Telulla village in Wellawaya division of Wellawaya korale.

Preliminary plan W.L.O.S. 6.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
1	Indikolayaya	22	0 20
22	Telullagalakele	1,621	0 0
		<u>1,643</u>	<u>0 20</u>

Lot excluded.

4	Maluwayaya Warayaya	58	0 28
---	---------------------	----	------

Surveyor-General's Office,
Colombo, January 19, 1904.

P. D. WARREN,
Assistant Surveyor-General.

yaya, &c., claimed by Idangedara Banda Gamarala, Alutwewa belonging to Crown, Kongahahenyaya, &c., claimed by Idangedara Banda Gamarala, Telullawewa belonging to the Crown, Weweyaya, Telullegalayaya, &c., claimed by Idangedara Banda Gamarala; on the south by the village limit of Huratgamuwa, the Galpote-ara; and on the west by the Thora-ara.

NOTE.—The following lot lying within the above-named boundaries is excluded from this order, and its acreage 58 acres and 28 perches is not included in the acreage of 1,643 acres and 20 perches given above:—

W.L.O.S. plan 6.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
4	Maluwayaya Warayaya	58	0 28

February 29, 1904.

Uva S.O. 408

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Milagashena *alias* Godagediyahena, situate in the village of Kanupelella in the Rilpola korale of the Yatikinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."


WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Seventeenth day of April, One thousand Nine hundred and Three, that if no claim to the land commonly called or known as Milagashena *alias* Godagediyahena, situate in the village of Kanupelella in the Rilpola korale of the Yatikinda division, in the Province of Uva, containing in extent 4 acres 3 roods and 27 perches, and shown as lot 5b in preliminary plan No. 5 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,462):

And whereas (1) Polwattegedara Dingiri Appu, (2) Polwattegedara Siatu, both of Kanupelella, (3) Godagediavadie Santa of Mylagastenna, (4) Kumbukkaragedara Hami, (5) Harasgedara Siatu Gamarala, (6) Kanuwattegedara Ukkumenika, (7) Bassandawattegedara Hudumenika, (8) Dickwattegedara Rammenika, and (9) Nindagangedara Ratnayaka Mudiyanseleage Ganettirala, all of Kanupelella, made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; and whereas the said 3rd, 4th, 5th, 6th, 7th, 8th, and 9th claimants have withdrawn their claims to the said land, I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said 1st and 2nd claimants to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Milagashena *alias* Godagediyahena, situated in the village of Kanupelella in the Rilpola korale of the Yatikinda division, in the Province of Uva, containing in extent 4

acres 3 roods and 27 perches, shown as lot 5b in preliminary plan No. 5 and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Padukandura; on the east by Kotandagaswattahena



Scale of 8 Chains to an Inch.

Situation: Kunupelella village in Rilpola korale of Yatikinda division.

Preliminary plan 5.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
5b	Milagashena <i>alias</i> Godagediyahena	4 3 27
	Field sheet M ₅₄ ⁷ —62	

Surveyor-General's Office,
Colombo, April 15, 1904.

J. B. M. RIDOUT,
for Acting Surveyor-General.

belonging to Kumbukaragedara Hami, Godagediyahena belonging to the Crown; on the south by Kotambahenapatana belonging to the Crown; and on the west by Godagediyahena belonging to the Crown.

May 5, 1904.

Uva S.O. 409

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Kotandagaswattahena *alias* Godagediyahena, situate in the village of Kanupelella in the Rilpola korale of the Yatikinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Seventeenth day of April, One thousand Nine hundred and Three, that if no claim to the land commonly called or known as Kotandagaswattahena *alias* Godagediyahena, situate in the village of Kanupelella in the Rilpola korale of the Yatikinda division, in the Province of Uva, containing in extent 1 rood and 23 perches, and shown as lot 5a in preliminary plan No. 5 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,462):

And whereas (1) Polwattededara Dingiri Appu, (2) Polwattededara Siatu, both of Kanupelella, (3) Godagediavadie Santa of Mylagastenna, (4) Kumbukkaragedara Hami, (5) Harasgedara Siatu Gamarala, (6) Kanuwattededara Ukkumenika, (7) Bassandawattededara Hudumenika, (8) Dikwattededara Rammenika, and (9) Nindagangedara Ratnayaka Mudiyanselege Ganettirala, all of Kanupelella, made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; and whereas the said 1st, 2nd, 3rd, 5th, 6th, 7th, 8th, and 9th claimants have withdrawn their claims to the said land, I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said 4th claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Kotandagaswattahena *alias* Godagediyahena, situated in the village of Kanupelella in the Rilpola korale of the Yatikinda division, in the Province of Uva, containing in extent 1 rood and 23 perches, shown as lot 5a in preliminary plan No. 5 and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by the Padukandura; on



Scale of 8 Chains to an Inch.

Situation: Kanupelella village in Rilpola korale of Yatikinda division.

Preliminary plan 5.

Lot.	Name of Land.	Extent. A. R. P.
5a	Kotandagaswattahena <i>alias</i> Godagediyahena	0 1 23

Field sheet M ⁷₅₄₋₆₂

Surveyor-General's Office,
Colombo, April 15, 1904.

J. B. M. RIDOUT,
for Acting Surveyor-General.

the east by Ratalahaduwatta claimed by Kanawatta Ukkumenika; on the south by Godagediyahena belonging to the Crown, Milagashena belonging to Polwattagedara Dingiri Appu and Polwattagedara Siyatu; and on the west by Milagashena belonging to Polwattagedara Dingiri Appu and Polwattagedara Siyatu.

May 5, 1904.

Uva S.O. 410

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Mullabeddawatta, situate in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."


WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Twenty-eighth day of November, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Mullabeddawatta, situate in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 2 acres 2 roods and 10 perches, and shown as lot 64b in preliminary plan No. 30 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,217):

And whereas (1) Medagodagedara Somiya and (2) Watagodagedara Kirihatta made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim, I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Mullabeddawatta, situated in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 2 acres 2 roods and 10 perches, shown as lot 64b in preliminary plan No. 30 and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Karandagaha arawa claimed

by Mahakumbura Siribaddena and others, Galkotuwehena belonging to the Crown; on the east by Kirindigodapatana belonging to the Crown: on the south by Kirindigodapatana belonging to the



Scale of 8 Chains to an Inch.

Situation: Perahettiya village in Dehiwinipalata korale of Udukinda division.
Preliminary plan 30.

Lot.	Name of Land.	Extent. A. R. P.
64b	Mullabeddawatta	2 2 10

Field sheet M₁₉₋₂₇¹²

Surveyor-General's Office,
Colombo, April 15, 1904.

J. B. M. RIDOUT,
for Acting Surveyor-General.

Crown, Arawehena belonging to the Crown; and on the west by Udawelarawa claimed by Dehipola Siatu; the Udaulpotakandura, and Udawelkumbura claimed by Gabriel Fernando and others.

May 5, 1904.
Uva, S.O. 411

J. G. FRASER,
Special Officer.

**Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903,"
declaring the Lands to be Crown Property.**

In the matter of the lands commonly called or known as Arawahena and Galkotuwehena, situate in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Twenty-eighth day of November, One thousand Nine hundred and Two, that if no claim to the lands commonly called or known as Arawahena and Galkotuwehena, situate in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 6 acres and 30 perches, and shown as lots 64a and 64c in preliminary plan No. 30 and in the annexed certified tracings therefrom was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,217):

And whereas (1) Ukku Banda Gamarala, (2) Perahetiya Idamegedera Appuhami, (3) Perahetiya Idamegedera Huduhami, (4) Perahetiya Idamegedera Rammalhami, (5) Perahetiya Idamegedera Hudumenika, (6) Perahetiya Idamegedera Lokumenika, (7) Medagodegedara Somiya, and (8) Watagodagedara Kirihatta, all of Perahettiya, made claim thereto; and whereas the said claimants have withdrawn their claims to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 5th day of May, 1904, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.

Description of the Lands referred to.

The following lots situated in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, as described in the annexed certified tracings :—

Lot.	Preliminary plan 30. Name of Land.	Extent. A. R. P.
64a	Galkotuwehena	3 0 30

and bounded as follows : on the north by Dimbulgahahenyaya belonging to Ukku Banda Gamarala, Idamegedara Appuhami and others ; on the east by Kirindagodapatana belonging to the Crown ; on



Scale of 8 Chains to an Inch.

Situation : Perahettiya village in Dehiwinipalata korale of Udukinda division.

Lot	Preliminary plan 30. Name of Land.	Extent. A. R. P.
64a	Galkotuwehena	3 0 30

Field sheet M₁₉-¹²27

Surveyor-General's Office,
Colombo, April 15, 1904.


J. B. M. RIDOUT,
for Acting Surveyor-General.

the south by Kirindagodapatana belonging to the Crown ; and on the west by Mullabeddawatta belonging to Medagodagedara Somia and Watagodagedara Kirihatta and Karandagaha-arawa claimed by Mahakumbura Siribaddena and others.

II.
Preliminary plan 30.

Lot.	Name of Land.	Extent. A. R. P.
64c	Arawahena	3 0 0

and bounded as follows : on the north by Udawela-arawa claimed by Dehipahala Siyatu, Mullabeddawatta belonging to Medagodagedara Somiya and Watagodagedara Kirihata ; on the east by



Scale of 8 Chains to an Inch.

Situation : Perahettiya village in Dehiwinipalata korale of Udukinda division.

Lot.	Name of Land.	Extent. A. R. P.
64c ...	Arawahena ...	3 0 0
Surveyor-General's Office, Colombo, April 15, 1904.	Field sheet M ₁₉₋₂₇ ¹²	J. B. M. RIDOUT, for Acting Surveyor-General.

Kiridegodapatana belonging to the Crown, Pahalanila claimed by Rammalhami and others; on the south by Kiridegodapatana belonging to the Crown; and on the west by Kiridegodapatana belonging to the Crown and Udawela-arawa claimed by Dehipola Siyatu.

May 5, 1904.

Uva S.O. 412

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Welangiriyahena, situate in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Twelfth day of December, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Welangiriyahena, situate in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 1 acre 2 roods and 5 perches, and shown as lot 104a in preliminary plan No. 30 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,249):

And whereas Perahettiyagedara Ranhami of Perahettiya made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim, I do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Welangiriyahena, situated in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent in 1 acre 2 roods and 5 perches, shown as lot 104a in preliminary plan No. 30 and in the



Scale of 2 Chains to an Inch.

Situation : Perahettiya village in Dehiwinipalata korale of Udukinda division.

Lot.	Name of Land.	Extent. A. R. P.
104a ...	Welangiriyahena ...	1 2 5
Surveyor-General's Office, Colombo, April 16, 1904.	Field sheet M ₁₉₋₂₇ ¹²	J. B. M. RIDOUT, for Acting Surveyor-General.

annexed certified tracing therefrom, and bounded as follows: on the north by the Perahettiya-kandura; on the east by Welangiriyahena belonging to Crown; on the south by the Dorakada-arawa-kandura; and on the west by the Kotagahaellakandura.

April 29, 1904.

Uva S.O. 413

J. G. FRASER,
Special Officer.

4746

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," declaring the Land to be Crown Property.


In the matter of the land commonly called or known as Welangiriyahena, situate in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Twelfth day of December, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Welangiriyahena, situate in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 3 roods and 26 perches, and shown as lot 104 in preliminary plan No. 30 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,249) :

And whereas Perahettiyagedara Ranhami of Perahettiya made claim thereto ; and whereas the said claimant has withdrawn his claim to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 29th day of April, 1904, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Welangiriyahena, situated in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 3 roods and 26 perches, shown as lot 104 in preliminary plan No. 30 and in the annexed certified



Scale of 8 Chains to an Inch.

Situation : Perahettiya village in Dehiwinipalata korale of Udukinda division.

Preliminary plan 30.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
104	Welangiriyahena	0 3 26

Surveyor-General's Office,
Colombo, April 16, 1903.

Field sheet M 12
19-27

J. B. M. RIDOUT,
for Acting Surveyor-General.

tracing therefrom, and bounded as follows : on the north by the Perahettiyakandura ; on the east by Galahelapatana belonging to the Crown ; on the south by the Dorakada-arawekandura ; and on the west by Welangiriyahena belonging to Perahettiyagedara Ranhami.

April 29, 1904
Uva S.O. 414

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Wepasswelahena, situate in the village of Idama in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Twenty-third day of January, One thousand Nine hundred and Three, that if no claim to the land commonly called or known as Wepasswelahena, situate in the village of Idama in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 4 acres and 25 perches, and shown as lot 45 in preliminary plan No. 17 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,308):

And whereas P. B. Dambawinne of Mirahawatta made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim, I do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Wepasswelahena, situated in the village of Idama in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 4 acres and 25 perches, shown as lot 45 in preliminary plan No. 17 and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Wepasswelawatta claimed by P. B.



Scale of 8 Chains to an Inch.

Situation: Idama village in Dehiwinipalata korale of Udukinda division.

Preliminary plan 17.

Lot.	Name of Land.	Extent. A. R. P.
45	Wepasswelahena	4 0 25

Surveyor-General's Office,
Colombo, April 20, 1904.

Field sheet M 12
19—27

J. B. M. RIDOUT,
for Acting Surveyor-General.

Dambawinne, an ela, Wepasswelakumbura claimed by Dehipola Siyatu and others; on the east by Dambagollawatta claimed by Watagodagedara Sahodara and others, Hapugahakandurakumbura claimed by Charles Silva and others; on the south by Wepasswelapatana belonging to the Crown, an ela; and on the west by Wepasswelapatana belonging to the Crown.

May 5, 1904.

Uva S.O. 415

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Pattiyagedarapatanahena, situate in the village of Pattiyagedara in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 31st day of October, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Pattiyagedarapatanahena, situate in the village of Pattiyagedara in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 2 acres and 32 perches, and shown as lot 72a in preliminary plan No. 31 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,162):

And whereas (1) Matagedara Abesingha Mudiyansele Tikirale Gamarala, (2) Pallegedara Ratnayaka Mudiyansele W. P. Punchi Banda, both of Warakadanda, made claim thereto; and whereas the said claimants have withdrawn their claims to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 5th day of May, 1904, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.


Description of the Land referred to.

The following lot situated in the village of Pattiyagedara in Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, as described in the annexed certified tracing:—

Preliminary plan 31.

Lot.	Name of Land.	Extent. A. R. P.
72a	Pattiyagedarapatanahena	2 0 32

and bounded as follows: on the north by Pattiyagedarapatana belonging to the Crown; on the east by



Scale of 8 Chains to an Inch.

Situation: Pattiyagedara village in Dehiwinipalata korale of Udukinda division.

Preliminary plan 31.

Lot.	Name of Land.	Extent. A. R. P.
72a	Pattiyagedarapatanahena	2 0 32

Field sheet M ¹²₁₉₋₂₇

Surveyor-General's Office,
Colombo, April 18, 1904.

J. B. M. RIDOUT,
for Acting Surveyor-General.

Peellabedda belonging to the Crown, Pattiyagedarapatana belonging to the Crown; on the south by Pattiyagedarapatanahena belonging to Pallegedara Ratnayaka Mudiyansele W. P. Punchi Banda; and on the west by an ela and Pattiyagedarapatana belonging to the Crown.

J. G. FRASER,
Special Officer.

May 5, 1904.

Uva S.O. 416

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Galwitiyahelahena, situate in the village of Pattiyagedara in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Nineteenth day of December, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Galwitiyahelahena, situate in the village of Pattiyagedara in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 17 acres 1 rood and 25 perches, and shown as lot 11 in preliminary plan No. 31 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,281):

And whereas (1) T. B. Katugaha, Ratemahatmaya of Yatikinda, (2) Aralugahakumburegedara Badde-rala, (3) Aralugahakumburegedara Kiriwante made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim, I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Galwitiyahelahena, situated in the village of Pattiyagedara in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 17 acres



Scale of 8 Chains to an Inch.

Situation: Pattiyagedara village in Dehiwinipalata korale of Udukinda division.

Preliminary plan 31.

Lot.	Name of Land.	Extent. A. R. P.
11	Galwitiyahelahena	17 1 25
Surveyor-General's Office, Colombo, April 20, 1904.		J. B. M. RIDOUT, for Acting Surveyor-General.
	Field sheet M ₂₀₋₂₈	

1 rood and 25 perches, shown as lot No. 11 in preliminary plan No. 31 and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Lewwekele belonging to T. B. Katugaha, Ratemahatmaya

of Yatikinda, Galwitiyahelapatana sold by Crown to T. B. Katugaha, Ratemahatmaya, Pausalahena claimed by Lewwe pansala, Pausalawatta claimed by Lewwe pansala; on the east by Balatiyannawalapatana belonging to the Crown, Dambagodapatana sold by Crown to T. B. Katugaha, Ratemahatmaya of Yatikinda, Asseddumakumbura claimed by T. B. Katugaha, Ratemahatmaya of Yatikinda, and P. B. Katugaha, Korala; on the south by Kandattakumbura claimed by T. B. Katugaha, Ratemahatmaya of Yatikinda, and P. B. Katugaha, Korala; on the south by Kandattakumbura claimed by T. B. Katugaha, Ratemahatmaya of Yatikinda, and P. B. Katugaha, Korala, Pitapolaulpotakumbura claimed by ditto, Pitapolakumbura claimed by ditto, Walawwewatta claimed by ditto; and on the west by Ambagasgode-ellakumbura *alias* Aralugahakumbura claimed by Aralugahakumburagedara Kiriwante and Aralugahakumburagedara Badderala, the Lewwekandura, Himbiliyagahakumbura claimed by T. B. Katugaha, Ratemahatmaya of Yatikinda, a water-course.

May 7, 1904.

J. G. FRASER,
Special Officer.

Uva S.O. 417

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Pattiyagedarapatanahena, situate in the village of Pattiyagedara in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Thirty-first day of October, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Pattiyagedarapatanahena, situate in the village of Pattiyagedara in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 7 acres and 30 perches, and shown as lot 72 in preliminary plan No. 31 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,162):

And whereas (1) Matagedara Abesinghamudiyanselage Tikirala Gamarala and (2) Pallegedara Ratnayakamudiyanselage W. P. Punchi Banda, both of Warakadanda, made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; and whereas the said first claimant has withdrawn his claim to the said land, I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said second claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.


Description of the Land referred to.

The following lot situated in the village of Pattiyagedara in Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, as described in the annexed certified tracing:—

Preliminary plan 31.

Lot.	Name of Land.	Extent. A. R. P.
72	Pattiyagedarapatanahena	7 0 30

and bounded as follows: on the north by Pattiyagedarapatanahena belonging to the Crown



Scale of 8 Chains to an Inch.

Situation : Pattiyagedara village in Dehiwinipalata korale of Udukinda division.

Preliminary plan 31.

Lot.	Name of Land.	Extent.
72	Pattiyagedarapatanahena	7 0 30

Surveyor-General's Office,
Colombo, April 18, 1904.

Field sheet M₁₉—27.

J. B. M. RIDOUT,
for Acting Surveyor-General.

Pattiyagedarapatana belonging to the Crown ; on the east by Koskanuwewatta claimed by M. B. and T. B. Katugaha ; on the south by the Koskanuwekandura ; and on the west by the Pitakandura-ela.

J. G. FRASER,
Special Officer.

May 5, 1904.

Uva S.O. 418

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

In the matter of the lands commonly called or known as Galwitiyahelapatana and Dambagodapatana, situate in the village of Pattiyagedara in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on the Nineteenth day of December, One thousand Nine hundred and Two, that if no claim to the lands commonly called or known as Galwitiyahelapatana and Dambagodapatana, situate in the village of Pattiyagedara in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 7 acres and 32 perches, and shown as lots 6 and 10 in preliminary plan No. 31, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in the said notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,281):

And whereas T. B. Katugaha, Ratemahatmaya of Yatikinda, made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim ; and whereas I and the said claimant, with consent of His Excellency the Governor, came to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances ; and whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said T. B. Katugaha, Ratemahatmaya of Yatikinda, should pay to the Government Agent at Badulla a sum of Ninety-two Rupees and Fifty Cents (Rs. 92.50) as purchase amount and survey fees for the said lands before the 31st day of May, One thousand Nine hundred and Three ; and whereas the said claimant has duly paid the said amount as ordered, the said claimant is hereby declared to be the purchaser of the said lands, more fully described herein below.

Description of the Lands referred to.

The following lots situated in the village of Pattiyagedara of the Dehiwinipalata korale in the division of Udukinda, in the Province of Uva, as described in the annexed certified tracing :—

I.

Preliminary plan 31.

Lot.	Name of Land.	Extent.
6	Galwitiyahelapatana	4 3 32

and bounded as follows : on the north by Lewwekele belonging to T. B. Katugaha, Ratemahatmaya of Yatikinda ; on the east by Lewwekele belonging to T. B. Katugaha, Ratemahatmaya of Yatikinda, Pansalahena claimed by Lewwe Pansala ; on the south by Galawitiyahelahena belonging to T. B. Katugaha, Ratemahatmaya of Yatikinda, Aralulugahakumburagedara Badderala, and Aralulugahakumburagedara Kiriwante ; and on the west by Galawitiyahelahena claimed by ditto.


II.

Preliminary plan 31.

Lot.	Name of Land.	Extent.
10	Dambagodapatana	2 1 0

and bounded as follows : on the north by a footpath, Balatiyannawalepatana belonging to the Crown ; on the

east by Balatiyannawalepatana belonging to the Crown ; on the south by Asweddumakumbura claimed by T. B. Katugaha, Ratemahatmaya of Yatikinda, and P. B. Katugaha, Korala, Galwitiyahelahena belonging to T. B.



Scale of 8 Chains to an Inch.

Situation : Pattiyagedara village in Dehiwinipalata korale of Udukinda division.

Preliminary plan 31.

Lot.	Name of Land.	Extent. A. R. P.
6	Galwitiyahelapatana	4 3 32
10	Dambagodapatana	2 1 0

Surveyor-General's Office,
Colombo, April 20, 1904.

Field sheet M₂₀—28

J. B. M. RIDOUT,
for Acting Surveyor-General.

Katugaha, Ratemahatmaya of Yatikinda, Aralugahakumburagedara Badderala, and Aralulugahakumburegedara Kiriwante ; on the west by Galawitiyahelahena belonging to ditto.

May 7, 1904.

Uva S.O. 419

J. G. FRASER,
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Angurumelagodapatana, Kolongashenepatana, Guruambahinnepatana *alias* Welangaha, and Galbodahinnepatana, situate in the village of Udakumbalwela in the Kumbalwela korale of the Yatikinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."


THE notice required by section 1 of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 1,797), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 10th day of May, 1904, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Udakumbalwela in the Kumbalwela korale of the Yatikinda division, in the Province of Uva, and shown as lots 2,379a, 2,383, and 2,386 in preliminary plan No. 672 and in the annexed certified tracings therefrom, and containing in extent 7 acres 3 roods and 19 perches, are the property of the Crown.

Description of the Lands referred to.

The following lots situated in the village of Udakumbalwela in the Kumbalwela korale of the Yatikinda division, in the Province of Uva, as described in the annexed certified tracings :—

Lot.	Name of Land.	Extent. A. R. P.
2379a	Angurumelagodapatana	3 0 20

and bounded as follows : on the north and east by the road from Bandarawela to Ella ; on the south by



Scale of 8 Chains to an Inch.

Situation : Udakumbalwela village in Kumbalwela korale.

Preliminary plan 672.

Lot.	Name of Land.	Extent. A. R. P.
2379a ...	Angurumelagodapatana ...	3 0 20
	Sheet M ¹² _{37, 38, 45, 46}	

Surveyor-General's Office,
Colombo, October 29, 1903.

P. D. WARREN,
Assistant Surveyor-General.


Kolongashenapatana belonging to Crown (P.P. 672/2,384) ; on the west by Kolongashenapatana belonging to Crown (P.P. 672/2,384), Kolongashena *alias* Ambalanbeddehena claimed by Y. Ukkuhami (P.P. 672/S73).

II.

Preliminary plan 672.

Lot.	Name of Land.	Extent. A. R. P.
2383 ...	Kolongashenapatana ...	0 3 29

and bounded as follows : on the north by the road from Bandarawela to Ella ; Ambalanbeddehena claimed by Y. Ukkuhami (P.P.672/S73) ; on the east by Kolongashenapatana belonging to Crown (P.P.672/2,384) ; on



Scale of 8 Chains to an Inch.

Situation : Udakumbalwela village in Kumbalwela korale.

Preliminary plan 672.

Lot.	Name of Land.	Extent. A. R. P.
2383 ...	Kolongashenapatana ...	0 3 29
	Sheet M ¹² _{37, 38, 45, 46}	

Surveyor-General's Office,
Colombo, October 29, 1903.

P. D. WARREN,
Assistant Surveyor-General.


the south by Migaha-arawewatta claimed by Huduhamy (P.P.672/W73) ; on the west by the road from Bandarawela to Ella.

III.

Preliminary plan 672.

Lot.	Name of Land.	Extent. A. R. P.
2386	Guruambahinnepatana <i>alias</i> Welangaha and Galbodahinnepatana	3 3 10

and bounded as follows : on the north by Kalugalakandurepatana, &c., belonging to Crown ; on the east by Welangaha and Galbodahennepatana belonging to Crown (P.P.672/2,387) ; on the south by Kalugalakandure-



Scale of 8 Chains to an Inch.

Situation : Udakumbalwela village in Kumbalwela korale

Preliminary plan 672.

Lot.	Name of Land.	Extent. A. R. P.
2386	Guruambahinnepatana <i>alias</i> Welangaha and Galbodahennepatana	3 3 10

Surveyor-General's Office,
Colombo, October 29, 1903.

Sheet M 12
37, 38, 45, 46

P. D. WARREN,
Assistant Surveyor-General.

patana, &c., belonging to Crown ; on the west by Kalugalakandurepatana, &c., belonging to Crown, the Kovilakandura.

May 10, 1904.
Uva S.O. 420

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903." admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Dimbulgahahenyaya, situate in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 28th day of November, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Dimbulgahahenyaya, situate in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 6 acres and 1 rood, and shown as lot 64 in preliminary plan No. 30 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,217):

And whereas (1) Ukku Banda Gamarala, (2) Perahettiya Idamegedara Appuhami, (3) Perahettiya Idamegedara Huduhami, (4) Perahettiya Idamegedara Rammalhami, (5) Perahettiya Idamegedara Hudumenika, and (6) Perahettiya Idamegedara Lokumenika made claim thereto; and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim, I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Dimbulgahahenyaya, situated in the village of Perahettiya in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 6 acres and 1 rood, shown as lot 64 in preliminary plan No. 30 and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by the Kirindakandura



Scale of 8 Chains to an Inch.

Situation: Perahettiya village in Dehiwinipalata korale of Udukinda division.
Preliminary plan 30.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
64	Dimbulgahahenyaya	6 1 0

Field sheet M₁₉¹²-27

Surveyor-General's Office,
Colombo, April 15, 1904.

J. B. M. RIDOUT,
for Acting Surveyor-General.

and Kirindegodapatana belonging to the Crown; on the east by Kirindegodapatana belonging to the Crown; on the south by Kirindegodapatana belonging to the Crown, Galkotuwehena belonging to the Crown; and on the west by Karandagaha-arawe claimed by Mahakumbura Siribaddena and others, the Kirindakandura, Galkotuwewatta claimed by Ukku Banda Gamarala, Karanda-arawa claimed by Ukku Banda Gamarala, and the Kirindakandura.

J. G. FRASER,
Special Officer.

May 5, 1904.
Uva S.O. 421

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903,"
declaring Land to be Crown Property.

In the matter of the land commonly called or known as Kandurawatta, situate in the village of Kontahela in the Mahapalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 15th day of November, One thousand Nine hundred and Three, that if no claim to the land commonly called or known as Kandurawatta, situate in the village of Kontahela in the Mahapalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 2 roods and 29 perches, and shown as lot 25b in preliminary plan No. 76 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,790) :

And whereas (1) Matetille Appuhami Gamarala, (2) Matetille Siribaddena, (3) Pahaliyamulle Huduhami, all of Kontahela, made claim thereto; and whereas the said claimants have withdrawn their claims to the said land, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 28th day of April, 1904, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land, as more fully described herein below, is the property of the Crown.


Description of the Land referred to.

The following lot situated in the village of Kontahela in the Mahapalata korale of the Udukinda division, in the Province of Uva, as described in the annexed certified tracing:—

Preliminary plan 76.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
25b	Kandurawatta	0	2 29

and bounded as follows: on the north by Dalukelepatanyaya belonging to Crown; on the east by a stream



Scale of 8 Chains to an Inch.

Situation: Kontahela village in Mahapalata korale.

Preliminary plan 76.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
25b	Kandurawatta	0	2 29

Sheets M_{34-42, 35-43}¹²

Surveyor-General's Office,
Colombo, October 12, 1903.

P. D. WARREN,
Assistant Surveyor-General.

(Walawwewatta claimed by P. B. Alawatugoda, Ratemahatmaya); on the south and west by Kontahelawattewattuyaya claimed by Sudassi Unnanse, P. B. Alawatugoda, Ratemahatmaya, and others.

April 28, 1904.

J. G. FRASER,
Special Officer.

Uva S.O. 422

Order under Section 2 of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," declaring
Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Welangahadeniya, Yalkumburepatana, Kurundugasdowekele, Kurundugasdowedeniya, situate in the village of Yalkumbura in the Dambawinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

THE notice required by section 1 of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 1,693), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 6th day of May, 1904, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Yalkumbura in the Dambawinipalata korale of the Udukinda division, in the Province of Uva, and shown as lots 2, 3, 10, and 11 in preliminary plan No. 61 and in the annexed certified tracing therefrom, and containing in extent 144 acres 2 roods and 35 perches, are the property of the Crown.

Description of the Lands referred to.

The following lots situated in the village of Yalkumbura in the Dambawinipalata korale of the Udukinda division, in the Province of Uva, as described in the annexed certified tracing :—

Preliminary plan 61.


Lot	Name of Land.	Extent.		
		A.	R.	P.
2	Welangahadeniya	0	3	20
3	Yalkumburepatana	142	0	15
10	Kurundugasdowekele	0	3	30
11	Kurundugasdowedeniya	0	3	10
		144	2	35

and bounded as follows : on the north by a water-course, an ela (the village limit of Ketakele), Atuwelpothahena (T. P. 182,346), the village limit of Katakele, the village limit of Idamegama, the village limit of Koskanuwa ; on the east by the village limit of Udapeellegama, the Malarawekandura, Malarawewatte claimed by M. Siyatu ; on the south by the village limit of Udapeellegama ; and on the west by an ela, Udayalkumburepatana claimed by Rambukpota Ratemahatmaya and others, Uda-arawehena claimed by Hulanbaddegedara Siyatu and others, Kurundugasdowepatana claimed by Rambukpota Ratemahatmaya and others, Uda-arawekele belonging to P. B. Katugaha, Kadurugaha-arawa belonging to Rambukpota Ratemahatmaya and others, Walawwepatana belonging to Crown, Walawwehena claimed by P. B. Katugaha and others, Meeyana-arawa belonging to Rambukpota Ratemahatmaya, &c., Meeyana-arawehena claimed by ditto.

May 6, 1904.

J. G. FRASER,
Special Officer.

[For Tracing see page 758.] •



2, 3, 10, and 11

Scale of 8 Chains to an Inch.

Situation : Yalkumbura village in Udukinda division of Dambwinipalata korale.
Preliminary plan 61.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
2	Welangahadeniya	0	3	20
3	Yalkumburepatana	142	0	15
10	Kurundugasdowekele	0	3	30
11	Kurundugasdowedeniya	0	3	10
		144	2	35

Sheets M¹²₁₇₋₂₅, M¹²₁₈₋₂₆, and M¹²₃₃₋₄₁

Surveyor-General's Office,
Colombo, February 22, 1904.

Uva S.O. 423

P. D. WARREN,
Assistant Surveyor-General.

Order under Section 2 of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," declaring Land to be Crown Property.

In the matter of the land commonly called or known as Udaratnapatana, situate in the village of Udukumbalwela in the Kumbalwela korale of the Yatikinda division, in the Province, of Uva, and of "The Waste lands Ordinances of 1897, 1899, 1900, and 1903."


THE notice required by section 1 of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 1,796), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 23rd day of April, 1904, order and declare that the said land, as more fully described herein below, situate in the village of Udukumbalwela in the Kumbalwela korale of the Yatikinda division, in the Province of Uva, and shown as lot 31 in preliminary plan No. 27 and in the annexed certified tracing therefrom, and containing in extent 1 acre 3 roods and 25 perches, is the property of the Crown.

Description of the Land referred to.

The following lot situated in the village Udukumbalwela in the Kumbalwela korale of the Yatikinda division, in the Province of Uva, as described in the annexed certified tracing:—

Preliminary plan 27.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
31	Udaratnapatana	1	3	25



Scale of 8 Chains to an Inch.

Situation : Udukumbalwela village in Kumbalwela korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
31	Udaratnapatana	1	3	25

Surveyor-General's Office,
Colombo, October 28, 1903.

Sheet M¹²_{37, 38, 45, 46}

P. D. WARREN,
Assistant Surveyor-General.

and bounded as follows : on the north by Udaratnapatana belonging to Crown ; on the east and south by the high road from Bandarawela to Badulla ; on the west by Udaratnapatana belonging to Crown.

April 23, 1904.

Uva S.O. 424

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903,"
declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Wepaswelapatana, situate in the village of Idama in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Twenty-third day of January, One thousand Nine hundred and Three, that if no claim to the lands commonly called or known as Wepaswelapatana, situate in the village of Idama in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 2 acres and 15 perches, and shown as lots 45a and 46 in preliminary plan No. 17 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,308):

And whereas P. B. Dambawinne of Mirahawatta made claim thereto; and whereas the said claimant has withdrawn his claim to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 5th day of May, 1904, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.


Description of the Lands referred to.

The following lots situated in the village of Idama in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, as described in the annexed certified tracing:—

Preliminary plan 17.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
45a	Wepaswelapatana	1	0 15
46	Do.	1	0 0
		2	0 15

and bounded as follows: on the north by an ela, Wepasswelahena belonging to P. B. Dambawinna:



Scale of 8 Chains to an Inch.

Situation: Idama village in Dehiwinipalata korale of Udukinda division.

Preliminary plan 17.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
45a	Wepaswelapatana	1	0 15
46	Do.	1	0 0

Field sheet M₁₉-¹²-27

Surveyor-General's Office,
Colombo, April 20, 1904.

J. B. M. RIDOUT,
for Acting Surveyor-General.

on the east by Hapugahakandurekumbura claimed by Charles Silva and others and the Kirindiarawekandura; on the south by Kirindiarawekandura; and on the west by an ela.

May 5, 1904.

Uva S.O. 425

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," admitting Land to be Private Property.


In the matter of the land commonly called or known as Lewwekele, situate in the village of Pattiyagedara in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Nineteenth day of December, One thousand Nine hundred and Two, that if no claim to the land commonly called or known as Lewwekele, situate in the village of Pattiyagedara in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 6 acres, and shown as lot 4 in preliminary plan No. 31 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,281):

And whereas T. B. Katugaha, Ratemahatmaya of Yatikinda, made claim thereto; and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim, I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimant to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of the Land referred to.

The land commonly called or known as Lewwekele, situate in the village of Pattiyagedara in the Dehiwinipalata korale of the Udukinda division, in the Province of Uva, containing in extent 6 acres, shown as lot 4 in preliminary plan No. 31 and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by a water-course, Godatennakumbura claimed by T. B. Katugaha, Ratemahatmaya of Yatikinda,



Scale of 8 Chains to an Inch.

Situation: Pattiyagedara village in Dehiwinipalata korale of Udukinda division.

Preliminary plan 31.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
4	Lewwekele	6	0 0

Field sheet M ¹² 20—28

Surveyor-General's Office,
Colombo, April 20, 1904.

J. B. M. RIDOUT,
for Acting Surveyor-General.

and P. B. Katugaha, Korala; on the east by Dodanmandiyakumbura claimed by Lindawalgodagedara Kalumanika; on the south by Pansalahena claimed by Lewwe Pansala, Galwitiyahelapatana sold by the Crown to T. B. Katugaha, Ratemahatmaya, Galwitiyahelabena belonging to T. B. Katugaha, Ratemahatmaya, Aralugahakumburagedara Badderala, and Aralugahakumburagedara Kiriwante; and on the west by a water-course.

May 7, 1904.

J. G. FRASER,
Special Officer.

Uva S.O. 426


Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

In the matter of the land commonly called or known as Duwawattehena, situate in the village of Kanahalagama in the Gangaboda pattu of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on the Seventh day of August, One thousand Nine hundred and Three, that if no claim to the land commonly called or known as Duwawattehena, situate in the village of Kanahalagama in the Gangaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 1 acre 3 roods and 13 perches, and shown as lot 46 in preliminary plan No. 75, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in the said notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 1,611):

And whereas (1) Hewamulawattege Don Dionis, (2) Hewakaluhalamullege Don Andris, and (3) Kanahalagama Don Carolis, all of Kanahalagama, made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; and whereas the 1st and 2nd claimants have withdrawn their claims to the said land; and whereas I and the said 3rd claimant came to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances:

And whereas it was ordered that the said 3rd claimant should pay to the Assistant Government Agent at Matara a sum of Ten Rupees (Rs. 10) as purchase amount for the said land on or before the 29th day of February, One thousand Nine hundred and Four; and whereas the said 3rd claimant has duly paid the said amount as ordered, the said 3rd claimant is hereby declared to be the purchaser of the said land, commonly called or known as Duwawattehena, situate in the village of Kanahalagama in the Gangaboda pattu of the Matara.



Scale of 16 Chains to an Inch.

Situation: Kanahalegama village in Gangaboda pattuwa.

Preliminary plan 75.

Lot.	Name of Land.	Content. A. R. P.
46	Duwawattehena	1 3 13

Sheet O¹⁹
VIII.

Surveyor-General's Office,
Colombo, May 22, 1903.

P. D. WARREN,
Assistant Surveyor-General.

District, in the Southern Province, containing in extent 1 acre 3 roods and 13 perches, shown as lot No. 46 in preliminary plan No. 75 and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Horahitigodawila claimed by Denister Perera; on the east by Duwahena claimed by K. Carolis, Hakuraduawatta belonging to Denister Perera; on the south by Tilakaratnawila claimed by Denister Perera and others; on the west by Hatamunehena belonging to the Crown.

May 7, 1904.

J. G. FRASER,
Special Officer.

Matara S.O. 1,109

**Order under Section 2 of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903,"
declaring Lands to be Crown Property.**

In the matter of the lands commonly called or known as Nawakkulamamukulana, Nawakkulamakele, Mambattywewakele, Mambattywewahenakele, &c., situate in the village of Nawakkulama in the Kadawat korale of the Nuwaragampalata, in the North-Central Province, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

THE notice required by section 1 of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 1,840), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Howard Orme Fox, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Sixth day of May, 1904, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Nawakkulama in the Kadawat korale of the Nuwaragampalata, in the North-Central Province, and shown as lots 1, 1a $\frac{1}{2}$, 1b, 1c, 1d, 1e, 3a, 7, 7a, 7b, 10, and 1b $\frac{1}{2}$ in preliminary plan No. 39 and in the annexed certified tracing therefrom, and containing in extent 2,279 acres 3 roods and 23 perches, are the property of the Crown.

Description of the Lands referred to.

The following lots situated in the village of Nawakkulama in the Kadawat korale of the Nuwaragampalata, in the North-Central Province, as described in the annexed certified tracing:—

Preliminary plan 39.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
1	Nawakkulamamukulana	2,248	2	22
1a $\frac{1}{2}$	Do.	7	0	30
1b	Nawakkulamakele	3	3	30
1c	Do.	1	0	10
1d	Do.	0	1	10
1e	Mambattywewakele	0	1	10
3a	Mambattywewahenakele	0	3	15
7	Nawakkulamatisbamba	4	2	33
7a	Nawakkulamakele	0	2	10
7b	Do.	0	0	15
10	Bogaswewa	5	1	3
1b $\frac{1}{2}$	Nawakkulamamukulana	6	3	35
		<u>2,279</u>	<u>3</u>	<u>23</u>

and bounded as follows: on the north by the Province boundary, the B...oya; on the east by the railway line; on the south by the village limit of Kidawarankulama, the village limit of Illukkaweddewewa, the village limit of Purutumankulama; and on the west by the village limit of ...latikulama and the village limit of Kohombagaswewa.

NOTE.—The following lots lying within the above boundaries are excluded from this order, and their aggregate acreage 229 acres and 3 roods is not included in the acreage of 2,279 acres 3 roods and 23 perches given above:—


Preliminary plan 39.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
1a	Mambattywewakele	108	2	17
1f	Minipittaniya	0	0	20
1g	Mambattywewakele	12	1	25
2	Mambattywewawela	7	3	10
4	Mambattywewa	11	2	35
6	Nawakkulamawela	27	3	5
8	Nawakkulamawatta	2	0	31
9	Nawakkulamawewa	59	0	17
		<u>229</u>	<u>3</u>	<u>0</u>

May 6, 1904.

H. O. Fox,
Special Officer.

[For Tracing see page 764.]



1. 1b, 1c, 1d, 1e, 3a, 7,
 7a, 7b, 10, 1b₁,
 and 1a₁

1f

Situation: Nawakkulama village in Kadawal korale.

Preliminary plan 39.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
1	Nawakkulamamukalana	2,248	2 22
1b	Nawakkulamakele	3	3 30
1c	Do.	1	0 10
1d	Do.	0	1 10
1e	Mambattywewakele	0	1 10
3a	Mambattywewahenakele	0	3 15
7	Nawakkulamatisbamba	4	2 33
7a	Nawakkulamakele	0	2 10
7b	Do.	0	0 15
10	Bogaswewa	5	1 3
1b½	Nawakkulamamukalana	6	3 35
1a½	Do.	7	0 30
		<u>2,279</u>	<u>3 23</u>

Lots excluded.

1a	Mambattywewakele	108	2 17
1f	Minipittaniya	0	0 20
1g	Mambattywewakele	12	1 25
2	Mambattywewawela	7	3 10
3	Mambattywewahena (included in lot 1a)	—	—
4	Mambattywewa	11	2 35
5	Mambattywewahena (included in lot 1a)	—	—
6	Nawakkulamawela	27	3 5
8	Nawakkulamawatta	2	0 31
9	Nawakkulamawewa	59	0 17
		<u>229</u>	<u>3 0</u>

Surveyor-General's Office,
Colombo, January 5, 1904.

P. D. WARREN,
Assistant Surveyor-General.

Anuradhapura S.O. 31

PRELIMINARY NOTICES.

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 10th day of June, 1904, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, make claim in person or in writing to the said lands or any of them or to some interest therein to J. G. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal, Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,
Special Officer.

Description of the Lands referred to.

The following lots situated in the village of Dombagoda in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing :—

Preliminary plan 118.

Lot.	Name of Land.	Extent, A. R. P.
1	Bunwalkattiyehena, Horahena, Aludeniye-hena, Gallandahena, Millawagederagulana	535 2 25
2	Paragahawila	0 0 26
15	Radagepetarokanda	0 0 37
16	Pahalaudugalladeniya	0 2 7
17	Ihalaudugalladeniya	2 0 30
18	Wiyantalawatura-arawehenadeniya	0 0 19
19	Bimbirigahadeniya	0 1 19
20	Pahalabimbirigahahenedeniya	0 3 15
21	Bimbirigahahenedeniya	2 0 17
22	Koulnnehena, Ukattuwillihena, Bimbirigahahena, Millawagederagulane-hena, Wattekanda, Dola-addarahena, Madolatura, Malmurakanda, Paragastemepandura, Paragahawilewatta, Dolagawahena, Paragahawilehena, Tummulgodahena, Godapanwilahena, Millawagederahena, Wattekandehena, Yakkaladawiya, Mulandiyanawalahena, Genpolahena, Rukkattanahena, Udgalahena	848 2 38
23	Ukattewiladeniya	4 3 13
24	Koulnnenedeniya	6 3 17
25	Halmulawalagawadeniya	0 1 36
26	Patranawaladeniya	0 0 39
27	Dola-addaradeniya	0 1 27
28	Marawiunehadeniya	0 3 27
		1,404 2 27

and bounded as follows : north by the village limit of Dombagoda in Hinidum pattu, village limit of Lankagama in Morawak korale, Kekunamullekoratuwa claimed by Weerawardena Ratnayake and others, Kekunamullekumbura claimed by ditto, Dombagoda-ela alias Madikhenadola, Dolagawawatta claimed by Don Mathes de Silva Appuhamy and others, Wijeriyagewatta alias Epitawatta claimed by ditto, Lindagawakoratuwa claimed by ditto, Udahawatta claimed by ditto, Imbulgahawatta claimed by ditto, Udahakumbura claimed by Werawardena Ratnayake and others, Paragahawilekumbura claimed by Dombagodagamage Matheshami and others, Kumburagederawatta claimed by ditto, Lindagawakumbura claimed by ditto, Panwile-aswedduwa claimed by Weerawardena Ratnayake and others, Gorakawitawattagawa-aswedduwa claimed by ditto, Gorakawita claimed by ditto, the Gin-ganga ; east by the village limit of Mederipitiya and village limit of Poddana ; south by the village limit of Poddana and the village limit of Panangala ; west by the village limit of Panangala and the village limit of Andadola in Hinidum pattu.

මේ 1904න් වූ ජූනි මස 10 වෙනි දින පටන් කුන්මාසයක් ඇතුළතදී මෙහි පහත දක්වන ඉඩම්වලට නොහොත් ඉන් එකකට නොහොත් වැඩිගණකකට යම් අයිතිවාසිකමක් තිබෙන යම් අයෙක් ඇත්නම් ඒ අය විසින් මුඩුබිම් සම්බන්ධව 1897, 1899, 1900 සහ 1903 ආඥාපනත්වල 28 වෙනි වගන්තියේ ප්‍රකාරයට පත්කරණු ලැබූ විශේෂ මන්ත්‍රීවරයානන්තාන්තේශ් බොලොම මෝදර හිල් හවුස්හි කන්තෝරුවේදී ජේ. ජී. ෆ්‍රේසර් උන්තාන්තේශ් ඉදිරිපිටට ඇවිත් පෙනී සිට හෝ ලියවිල්ලකින් එකී ඉඩම්වලට නොහොත් ඊට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටින්නට නොගෙදුනොත්, එකී විශේෂ මන්ත්‍රීවරයානන්තාන්තේශ් ඉහතකී ආඥාපනත්වලින් ලැබී තිබෙන බලවල ප්‍රකාරයට අයිතිවාසිකම් නොකියාපූ එකී ඉඩම් එක්කෝ එකින් අයිතිවාසිකමක් ගෙණහැර දක්වන්නට නොගෙදුන සෑම ඉඩම් ශ්‍රේෂ්ඨ නඩ ඉඩම් හැටියට උන්තාන්තේශ් අත්පත ඇති ලියවිල්ලකින් උන්තාන්තේශ් විසින් ප්‍රකාශකරණ බව මෙහිින් දැනගත යුතුයි.

ජේ. ජී. ෆ්‍රේසර්,
විශේෂ මන්ත්‍රීවරයානන්තාන්තේශ්.


ඉඩම්වල මොරතුරු.

දකුණු පලාත් මාතර දිස්ත්‍රික්කේ මොරවක්කෝරලේ දෙමගොඩ යන ගම පිහිටා තිබෙන මීට අමුණාපු සහතික සිතියමේ පෙතියන මෙහි පහත දක්වන බිම්කවීම්, එනම් :—

මුල් සිතියම 118.

බිම්කවීම්.	ඉඩමේ නම.	බිම්කරම. අ. ර. ප.
1	බුන්වැලිකවිටියේහේන, මොරහේන, අඵදෙහියේහේන, ගල්ලන්දෙහේන, මල්ලවගෙදරගුලාන	535 2 25
2	පරගහවිල	0 0 26
15	රදගෙපිටාරම්කද	0 0 37
16	පහලඋඩගල්ලදෙහිය	0 2 7

எல்களாவன : வடக்கு-இனிதும்பத்தைச்சேர்ந்த தொம்பாகொடைக்கிராம எல்லை, மொறவக்கோறையைச் சேர்ந்த இலங்காகமக் கிராம எல்லை, வீரவர்தன மதனியக்கவும் மறுபேரும் உருத்துப்பேசும் கெக்குனமுல்லேகொறட்டுவ, மேற்படியார் உருத்துப்பேசும் கெக்குனமுல்லேகும்புற, தொம்பாகொடைஅல அல்லது மாதிக்கேனைதொல என்னும் நீரோடை, தொன் மத்தேசு த சிலவா அப்புகாரியும் மறுபேரும் உருத்துப்பேசும் தொலாவாவத்தை, மேற்படியார் உருத்துப்பேசும் விசேறியகேவத்தை அல்லது எப்பிறவத்தை, மேற்படியார் உருத்துப்பேசும் வீந்தகாவாகொறட்டுவ, மேற்படியார் உருத்துப்பேசும் உடாவத்தை, மேற்படியார் உருத்துப்பேசும் இம்புல்காவத்தை, வீரவர்தன இறத்தியுக்கவும் மறுபேரும் உருத்துப்பேசும் உடாகும்புற, தொம்பகொடைகமகே மத்தேசாரியும் மறுபேரும் உருத்துப்பேசும் பறகாவிலகும்புற, மேற்படியார் உருத்துப்பேசும் சும்புறகேதறவத்தை, மேற்படியார் உருத்துப்பேசும் வீந்தகாவாகும்புற, வீரவர்தன இறத்தியுக்கவும் மறுபேரும் உருத்துப்பேசும் பன்விலேஅசுவெந்தும், மேற்படியார் உருத்துப்பேசும் கறக்காவிறவத்தைகாவாஅசுவெந்தும், மேற்படியார் உருத்துப்பேசும் கறக்காவிற, கிங்கங்கை என்னும் ஆறு ; கிழக்கு-மெதேரீப்பிட்டி யென்னும் கிராம எல்லை, போத்தனை யென்னும் கிராம எல்லை ; தெற்கு-போத்தனை யென்னும் கிராம எல்லை, பணங்கலை யென்னும் கிராம எல்லை ; மேற்கு-பணங்கலை யென்னும் கிராம எல்லை, இனிதும்பத்திலுள்ள ஆந்தாதொலை யென்னும் கிராம எல்லை.



Scale of 32 Chains to an Inch.

Situation : Dombagoda village in Morawak korale.
Preliminary plan 118.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
1	Bunwalkattiyahena, Horahena, &c.	535	2 25
2	Paragahawila	0	0 26
15	Radagepetaraokanda	0	0 37
16	Pahalaudugalladeniya	0	2 7
17	Ihalaudugalladeniya	2	0 30
18	Wiyantalawatura-arawehenedeniya	0	0 19
19	Bimbrigahadeniya	0	1 19
20	Pahalabimbrigahahenedeniya	0	3 15
21	Bimbrigahahenedeniya	2	0 17
22	Koulwinnehena, Ukattewiladena, Bimbrigahahena, &c.	848	2 33
23	Ukattewiladeniya	4	3 13
24	Koulwinnedeniya	6	3 17
25	Halmulawalagawadeniya	0	1 36
26	Patranawaladeniya	0	0 39
27	Dola-addaradeniya	0	1 27
28	Marawinnehenedeniya	0	3 27
		<u>1,404</u>	<u>2 27</u>

Sheets O₃₈₋₄₆⁹, O₃₉₋₄₇⁹, O₅₄₋₆₂⁹ and O₅₅₋₆₃⁹

Surveyor-General's Office,
Colombo, April 25, 1904.

1,891

J. B. M. RIDOUT,
for Acting Surveyor-General.
Matara S.O. 10—1904

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 10th day of June, 1904, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, make claim in person or in writing to the said lands or any of them or to some interest therein to J. G. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal, Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,
Special Officer.

Description of Lands referred to.

The following lots situated in the village of Galatumba in the Kandaboda pattuwa of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing :—


Preliminary plan 89.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
1	Neduntenneatura	9	0 0
2	Peraketiyeheha	13	2 19
3	Doleheha	8	3 29
31	Murutewalawatthehena	34	1 3
31b	Do.	0	2 0
31c	Pahalamurutewala-arambedeniya	0	0 12
32	Pusseheha	26	1 2
33	Do.	1	0 27
		<u>93</u>	<u>3 12</u>

and bounded as follows : on the north by the village limit of Gammeddegama ; on the east by the Mahadola ; on the south by Metihakkehena claimed by Madagodage Babun, Kirillagahadeniyehena claimed by Madagodage Babun, Kirillagahadeniyehena claimed by Madagodage Babun, Murutawalawatta claimed by Don Samel Dissanayake and others (P.P. 1,929 Q 179), Murutawalawatta claimed by Wijekoonarachchige Don Siman and others, Murutewalawatthehena claimed by Wijekoonarachchige Simon and others, Murutewalawatta claimed by Wijekoonarachchige Don Simon and others, Arambedeniya alias Murutewaladeniya claimed by Don Samel Dissanayake and others, Murutewalawatthehena claimed by Don Samel Dissanayake and others, a dola, Murutewalawatthehena claimed by Gammeddege Salaman and others, Welihenawatta claimed by Gammeddege Salaman and others, Welihenedeniya alias Pahalemurutewaladeniya claimed by Gammeddege Salaman and others, Welihenawatta claimed by Gammeddege Salaman and others ; on the west by the village limit of Neralampitiya, the village limit of Mulatiyana.

විෂිෂ්ට 1904 අගස්තු ජූනි මස 10 වෙනි දින පටන් තුන්මාසයක් ඇතුළතදී මෙහි පහත දැක්වන ඉඩම්වලට නොකොන් ඉන් එකකට නොකොන් වැඩිගණනයට යම් අයිතිවාසිකමක් තිබෙන යම් අයෙක් ඇත්නම් ඒ අග විසින් මුද්‍රිත සම්බන්ධ වී 1897, 1899, 1900 සහ 1903 ආඥාපනත්වල 28 වෙනි වගන්තියේ ප්‍රකාරයට පත්කරණු ලැබූ විශේෂ මත් ක්‍රියාවලියකින් තොරව මේදර සිල් කපුස්සි කන්තෝරුවේදී ජේ. ජී. ෆ්‍රේසර් උන්තාත්සේගේ ඉදිරිපිට ඇති පෙනීසිට හෝ ලියවිල්ලකින් එකී ඉඩම්වලට නොකොන් ඊට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටිනට නොයෙදුනොත්, එක් විශේෂ මත් ක්‍රියාවලියකින් තොරව ඉහත කී ආඥාපනත්වලින් ලැබී තිබෙන බලවල ප්‍රකාරයට, අයිතිවාසිකම් නොකියාපූ එකී ඉඩම් එක්කෝ එකී අයිතිවාසිකමක් ගෙණහැර දැක්වීමට නොයෙදුන සෑම ඉඩම් ඊළඟින්ම ඉඩම් හැටියට උන්තාත්සේගේ අත්සන ඇති ලියවිල්ලකින් උන්තාත්සේ විසින් ප්‍රකාශකරණ බව මෙහි දැන්වනු ලැබේ.

ජේ. ජී. ෆ්‍රේසර්,
විශේෂ මත් ක්‍රියාවලියකින් තොරව.



Scale of 8 Chains to an Inch.

Situation : Galatumba village in Kandaboda pattuwa.


Preliminary plan 89.

Lot.	Name of Land.	Extent. A. R. P.
1	Naduntenneatura	9 0 0
2	Peraketiyeheha	13 2 19
3	Doleheha	8 3 29
31	Murutewalawattchena	34 1 3
31b	Do	0 2 0
31c	Pahalamurutewala-arambedeniya	0 0 12
32	Pusseheha	26 1 2
33	Do.	1 0 27
		<hr/>
		93 3 12

Surveyor-General's Office,
Colombo, May 6, 1904.

1,892

J. B. M. RIDOUT,
for Acting Surveyor-General.
Matara S.O. 11-1904



Scale of 8 Chains to an Inch.

Situation : Watugala village in Morawak korale.

Preliminary plan 123.

Lot.	Name of Land.	Extent A. R. P.
3	Kambokkagodella	1 0 20

Surveyor-General's Office,
Colombo, May 5, 1904.
1,893

Sheet O⁹₃₉₋₄₇

J. B. M. RIDOUT,
for Acting Surveyor-General.
Matara S.O 12-1904

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 10th day of June, 1904, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands or to some interest therein, make claim in person or in writing to the said lands or any of them or to some interest therein to J. G. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal, Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

Description of Lands referred to.

J. G. FRASER,
Special Officer.

The following lots situated in the village of Wattugala in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing :-

Lot.	Name of Land.	Extent. A. R. P.
14	Kekilahena, Tennepitahena, Halkanuwamulahena, Madawalahena, Gulannahena, Gahalakoladeniyahena, Ilukketiyahena, Batakotuwalahena	212 1 10
15	Madawalahenadeniya	0 3 37
16	Kanapatigalakoratuwa	0 2 20
		<hr/> 213 3 27

and bounded as follows : north by the limit of Hinidum pattu, the Gin-ganga ; east by the Gin-ganga, Illukketiyewatta claimed by Don Mathes Seneviratna ; south by village Gahalakoladeniyehena claimed by Don Mathes Seneviratne, the village limit of Lankagama in Morawak korale ; west by the limits of Lankagama and Wattugala in Hinidum pattu.

1904 අග්‍ර ජූනි මස 10 වෙනි දින පටන් කුණාටුපායේ ඇතුළතදී මෙහි පහත දක්වන ඉඩම්වලට නොහොත් ඉන් එකකට නොහොත් වැඩිගණනකට යම් අයිතිවාසිකමක් නැබෙන යම් අයෙල් ඇත්නම් ඒ අය විසින් මුඩුබිම් සම්බන්ධ වම් 1897, 1899, 1900 සහ 1903 ආඥාපනත්වල 28 වෙනි වගන්තියේ ප්‍රකාරයට පත්කරණු ලැබූ විශේෂ මන්ත්‍රීන් වරයානන්දාන්සේගේ කොළඹ මෝදර නිල් කවුළුකි කන්තෝරුවෙහිදී ජේ. ජී. ෆ්‍රේසර් උත්තාරණයෙන් ඉදිරිපිටට ඇවිත් පෙනීසිට හෝ ලියවිල්ලකින් එකී ඉඩම්වලට නොහොත් ඊට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටින්නට නොගෙදනොත්, එකී විශේෂ මන්ත්‍රීවරයානන්දාන්සේට ඉහතත් ආඥාපනත්වලින් ලැබී නැබෙන බලල ප්‍රකාරයට අයිතිවාසිකම් නොකියාපු එකී ඉඩම් එක්කෝ එකීන් අයිතිවාසිකමක් ගෙණහැරදක්වන්නට නොගෙදන සෑම ඉඩම් රජසත් තක ඉඩම් හැරීමට උත්තාරණයෙන් අත්පතඇති ලියවිල්ලකින් උත්තාරණයේ විසින් ප්‍රකාශකරණ බව මෙයින් දැනගත යුතුයි.

ජේ. ජී. ෆ්‍රේසර්,
විශේෂ මන්ත්‍රීවරයානන්දාන්සේ.

ඉඩම්වල මාරාන්තාරය.

දකුණු පලාතේ මාරාන්තාර දිස්ත්‍රික්කේ මොරවකෝරලේ වතුගල සහ ගම පිහිටා තිබෙන මීට අමුණාපු සහතික සිහි යමේ පෙන්වන මෙහි පහත දක්වන බිම්වලට, එනම් :-

බිම්වලට.	මුල් සිතියම 123. ඉඩමේ නම.	බිම්වලට. අ. ර. ප.
14	කැකිලගේන, තැන්නේපිටිගේන, හල්කනුචේමුලගේන, මඩවලගේන, ගුලුනගේන, ගහලකොලදෙහියගේන, ඉළුන්කැපියගේන, බටකොටුවලගේන	212 1 0
15	මඩවලගේනදෙහිය	0 3 37
16	කහපිටිගලකොරවුව	0 2 20
		<hr/> 213 3 27

මාලිගම්—ලුණුව හිනිදුම්පත්තුවේ මාලිගම, හිංගකද; නැගෙනහිරට හිංගකද, දෙත් මනෙස් සෙනෙවිරත්න විසින් අයිතිවැසීමේ කිසිකුණක් නොමැති බවට පත්වනුය; දකුණට දෙත් මනෙස් සෙනෙවිරත්න විසින් අයිතිවැසීමේ කිසිකුණක් නොමැති බවට පත්වනුය; මොරවත්තේ රජයේ ලත්කාගම ගම්මුද; බස්නාහිරට හිනිදුම්පත්තුවේ ලත්කාගම සහ වත්තුවල ගම ගම්මුද ගම්මුද.

இதன்பின் சொல்லப்படும் காணிகளுள் ஒன்றிலேனும் பலவிலேனும் எவ்வித உடந்தையாயினும் தங்களுக்குண்டென உருத்துப்பேசுவோர்கள் யாரும்ருந்தால், அவர்கள் 1904 ம் ஆண்டு ஜூன் 10 ந்த தேதி துவக்கம் மூன்று மாதத்திற்குள் 1897 முதல் 1903 ம் ஆண்டு வரையுள்ள பாணிலச் சட்டங்களின் 28 ம பிரிவின் பிரகாரம் ஏற்படுத்திய விசேஷ உத்தியோகத்தர் ஜே. ஜி. பெரேஸர் தரையவர்களிடம் கொழும்பு முகத்தவாரம் "வில் ஹவுஸ்" என்னும் அவருடைய கந்தோரில் முகாமுகமாயேனும் எழுத்து மூலமாயேனும் தங்களுக்குண்டெனும் உருத்தை அவ்வது உடந்தையைத் தெரிவியாவிடில், சொல்லிய விசேஷ உத்தியோகத்தர் சொல்லிய சட்டங்களால் தமக்கு உண்டாய அதிகாரத்தைக்கொண்டு சொல்லிய காணிகளை அவ்வது அவைகளுள் உரித்துப்பேசப்படாதனவற்றை முடிக்குரிய ஆதனமென தமது கைச்சாத்திட்டு எழுத்து மூலமாய் வெளிப்படுத்தவார் என்பதை அறிந்துகொள்க.


சட்டிய காணிகளின் விவரம்.

ஜே. ஜி. பெரேஸர், விசேஷ உத்தியோகத்தர்.

தென் மாகாணம் மாத்துறை மூன்றிற்கு மொறவக்கொறையைச்சேர்ந்த வத்துகலை யென்னும் கிராமத்தினுள்ள இத்துடனணக்கப்படும் உறுதிப்படுத்திய படப்பிரதியில் விவரித்தபடியே கீழ்க் குறிக்குங் காணித்துண்டுகள்:—


காணித்துண்டு.	பிரதம படம் 123.	விசாலம்.
14 ...	காணியின் பெர். கெக்கிலவளை, தென்னேபிற்றவளை, அல்கனுவமுலவளை, மடவலவளை, குவனயேனை, காலகொலதெனியயேனை, இனுக்கெற்றியயேனை, வட்டக்கொட்டுவலயேனை	212 1 10
15 ...	மடவலயேனதெனிய ...	0 3 37
16 ...	கணபதிகலகொறட்டுவ ...	0 2 20
		213 3 27

எல்லுகளாவன: வட்டக்கு-இனிதும்பத்து எல்லி, கிங்கங்கை என்னும் ஆறு; கிழக்கு-கிங்கங்கையென்னும் ஆறு, தொன் மத்தேசு செனவிறத்தின உருத்துப்பேசும் இல்லுக்கெற்றியவத்தை; தெற்கு-தொன் மத்தேசு செனவிறத்தின உருத்துப்பேசும் காலகொலதெனியயேனை, மொறவக்கொறையைச்சேர்ந்த இலங்காகமக் கிராம எல்லை; மேற்கு-இனிதும்பத்தைச்சேர்ந்த இலங்காகமம், வத்துகலை என்னும் கிராமங்களின் எல்லை.



Scale of 16 Chains to an Inch.
Situation : Wattugala village in Morawak korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
14 ...	Kekilahena, Tennepitahena, Halkanuwemulahena, Madawalahena, &c.	212 1 10
15 ...	Madawalahenedeniya	0 3 37
16 ...	Kanapatigalakoratuwa	0 2 20
		213 3 27



Scale of 8 Chains to an Inch.
 Situation : Lankagama village in Morawak korale
 Preliminary plan 121.

Lot.	Name of Land.	Extent. A R. P.
5	Millawagedaragodella	4 0 38

Sheet O⁹₃₉₋₄₇

Surveyor-General's Office,
 Colombo, May 5, 1904.

J. B. M. RIDOUT,
 for Acting Surveyor-General.

II.
 Preliminary plan 121.

Lot.	Name of Land.	Extent. A. R. P.
6	Landagedaradeniya	0 1 9
8	Kekillahena, Rodipussehena or Parepussehena, Panvillehena, Tutiriyahena, Mulandiyanawalahena, Haleulana-wattchena Kanapatigalahena, Landagedarahena, Kudadikhena, Mahadikhena, Polayelahena	372 0 8
9	Panwiledeniya	1 3 37
10	Panwilekumbura	2 0 18
		<u>376 1 32</u>

and bounded as follows : north by the village limit of Watugala ; east by the village limit of Watugala ; south by Alutgedarawatta claimed by Dombagodagama Welun de Silva, late Police Officer, and others, Lankampelessa claimed by Dombagodagama Jandoris Silva and others, Amuneliyadda claimed by Welwegamame Pedris and others, Mahakumbura claimed by Don Mathes Seneviratna, the village limit of Dombagoda ; west by the village limit of Dombagoda, the village limit of Lankagama in Hinidum pattu.

NOTE.—The following lot lying within the above boundaries is excluded from this notice, and its extent 1 acre and 39 perches is not included in the 376 acres 1 rood and 32 perches given above :—

Preliminary plan 121.

Lot.	Name of Land.	Extent. A. R. P.
7	Landegedarakumbura	1 0 39

මුල් සිතියම 121.

සමකවර්ග.	ඉඩමේ නම.	විමසරම. අ. රු. ප.
6	ලන්දගෙදරදෙනිය	0 1 9
8	කැකිල්ලහේන, රෙඩ්පුස්සේහේන, නොඹහාත් පරේ පුස්සේහේන, පන්විලේහේන, ආත්තිරියාහේන, මුලදිගවලහේන, හල්ගුලනවත්තේහේන, කනපත්ගලහේන, ලන්දගෙදරහේන, කුඩාදික්කේහේන, මහදික්කේහේන, පොල්ඇලහේන	372 0 8
9	පන්විලේදෙනිය	1 3 37
10	පන්විලේකුඹුර	2 0 18
		<u>376 1 32</u>

මේ මාසිමි—ලකුරට වතුගලගමේ ගම්ඉමද; නැගෙනහුරට වතුගලගමේ ගම්ඉමද; දකුණට දොඹගොඩගමගේ වෙලුන් ද සිල්වා හිටපු පොලිස් මුලාදහියා සහ තවත් අය විසින් අයිතිවාසිකම් කියන අළුත්ගෙදරවත්තද, දොඹගොඩ ගමගේ පන්දෙරිස් සිල්වා සහ තවත් අය විසින් අයිතිවාසිකම් කියන ලන්කම්පාලාස්සද, වැලිගොඩගේ පේදිස් සහ තවත් අය විසින් අයිතිවාසිකම් කියන අමුණේලියදදද, දොන් මහෙස් සෙනෙවිරත්න විසින් අයිතිවාසිකම් කියන මහ කුඹුරද, දොඹගොඩගමේ ගම්ඉමද; බස්නාහුරට දොඹගොඩගමේ ගම්ඉමද, හිනිදුම්පත්තුවේ ලන්කාගම ගමේ ගම්ඉමද.

[ஓங்காணி மாகாணத்திலுள்ள ஓங்காணி பஞ்சாயத்துக்குரிய ஓங்காணி கிராமத்தின் மீது 1904 ஆம் ஆண்டு ஜூன் 10-ஆம் நாள் பத்திரிகையில் வெளியான செய்திப்படி] *
 [ஓங்காணி மாகாணத்திலுள்ள ஓங்காணி பஞ்சாயத்துக்குரிய ஓங்காணி கிராமத்தின் மீது 1904 ஆம் ஆண்டு ஜூன் 10-ஆம் நாள் பத்திரிகையில் வெளியான செய்திப்படி] *
 [ஓங்காணி மாகாணத்திலுள்ள ஓங்காணி பஞ்சாயத்துக்குரிய ஓங்காணி கிராமத்தின் மீது 1904 ஆம் ஆண்டு ஜூன் 10-ஆம் நாள் பத்திரிகையில் வெளியான செய்திப்படி] *

ஓங்காணி 121.

ஓங்காணி.	ஓங்காணி கிராமம்.	ஓங்காணி.
7 ...	ஓங்காணி கிராமம் 1 0 39

பிரதம படம் 121.


காணித்துண்டு.	காணியின பேர்.	வீசாலம்.
6 ...	லந்தேகெதறதெனிய 0 1 9
8 ...	கெக்கிலலையே, நெருப்புள்ளையே, அல்லது பறையுள்ளையே, பன்விலையே, துத்தியியையே, முலத்தியனவலையே, அல்லது லையத்தேயே, கணபதிகலையே, லந்தேகெதறதெனிய, குடாதிக்கே, மாதிக்கே, பொலையையே 372 0 8
9 ...	பன்விலையே 1 3 37
10 ...	பன்விலையேமும் 2 0 18
		<hr/> 376 1 32

எல்லா கிராமங்களும்: வடக்குப் பகுதியும்-வந்துகைக்கிராம எல்லை; தெற்கு-பழைய பொலியத்தலைமைக்காரர் தொம்ப கொடகமகே வெலுத்த சிலவாலும் மறுபேரும் உருத்துப்பேசும் அதுத்தெதறவத்தை, தொம்பகொடகமகே சந்தோரி சிலவாலும் மறுபேரும் உருத்துப்பேசும் வங்கம்பாலையே, வெலிவேகமகே பேதிரிசும் மறுபேரும் உருத்துப்பேசும் அமுனையத்தே, தொன் மத்தேச செனலித்தென் உருத்துப்பேசும் மாகும்புற, தொம்பகொடக கிராம எல்லை; மேற்கு-தொம்பகொடக கிராம எல்லையும் இனிதும்பத்தைச்சேர்ந்த வங்ககாமக் கிராம எல்லையும்.

கவனிப்பு.—மேற்சொல்லிய எல்லைகளுக்குட்பட்ட கிழக்குப் பகுதியில் காணித்துண்டு இவ்வறிவித்தலினின்றும் நீக்கப் பட்டிருக்கின்றதென்பதையும் அதின் வீசாலமாகும் 1 ஏக்கர் 39 பெட்சும் முன் சொன்ன 376 ஏக்கர் 1 ஊட்டு 32 பெட்சும் கு அடங்கலிலை பென்பதையும் கவனிக்கவேண்டியது.

பிரதம படம் 121.

காணித்துண்டு.	காணியின பேர்.	வீசாலம்.
7 ...	லந்தேகெதறதெனிய 1 0 39



Scale of 16 Chains to an Inch.

Situation : Lankagama village in Morawak korale.
Preliminary plan 121.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
6	Landagedaradeniya	0	1	9
8	Kekillahena, Panwilehena, Tuttiriyahena, Parapussehena	372	0	8
9	Panwiledeniya	1	3	37
10	Panwilekumbura	2	0	18
		376	1	32

Sheets O₃₈₋₄₆⁹ and O₃₉₋₄₇⁹

Lot excluded.

7	Landegedarakumbura	1	0	39
---	--------------------	---	---	----

Surveyor-General's Office,
Colombo, May 5, 1904.
1,895

J. B. M. RIDOUT,
for Acting Surveyor-General.
Matara S.O. 14—1904

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 10th day of June, 1904, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, make claim in person or in writing to the said lands or any of them or to some interest therein to J. G. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal, Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands, or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,
Special Officer.

Description of the Lands referred to.

The following lots situated in the village of Dombagoda in the Hinidum pattu of the Galle District, in the Southern Province, as described in the annexed certified tracing :—

Preliminary plan 119.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
1	Detawagalemukalana, Detawagalahena, Bibiliyatennahena, Madolaturamukalana	74	0	32
2	Pattrakattiyakoratuwa	84	1	0
3	Paragastennedeniya	0	1	9
		158	3	1

and bounded as follows : north by Pinibinduwedola *alias* Madolaturedola, the village limit of Lankagama in Hinidum pattu ; east by the village limit of Dombagoda in Morawak korale ; south by the village limit of Dombagoda in Morawak korale and the village limit of Andadola, west by the Bibiliyatennedola and the Paragastennedola.

මේ 1904ක්වූ ජූනි මස 10 වෙනි දින පටන් තුන්මාසයක් ඇතුළතදී මෙහි පහත දක්වන ඉඩම්වලට නොහොත් ඉන් එකකට නොහොත් වැඩිගණනකට යම් අයිතිවාසිකමක් තිබෙන යම් අයෙක් ඇත්නම් ඒ අය විසින් මුඩුබිම් සම්බන්ධව වසර 1897, 1899, 1900 සහ 1903 ආදියෙන් වල 28 වෙනි වගන්තියේ ප්‍රකාරයට පත්කරණු ලැබූ විශේෂ මන්ත්‍රීශ්‍රවරයානන් නාන්සේගේ කොළඹ මෝදර හිල් හවුස්ස් කන්තෝරුවේදී සේ. ජී. ෆ්‍රේසර් උන්නාන්සේගේ ඉදිරිපිටට ඇවිත් පෙනීසිට හෝ ලියවිල්ලකින් එක් ඉඩම්වලට නොහොත් ඊට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටින්නට නොසෙදුනොත්, එක් විශේෂ මන්ත්‍රීශ්‍රවරයානන්නාන්සේගේ ඉහත සඳහන් ආදියෙන් වලින් ලැබී තිබෙන බලවල ප්‍රකාරයට, අයිතිවාසිකම් නොකියාපු එක් ඉඩම් එක්කෝ එයින් අයිතිවාසිකමක් ගෙනහැර දක්වන්නට නොසෙදුන සෑම ඉඩම් රජසන්තක ඉඩම් හැටියට උන්නාන්සේගේ අත්සන ඇති ලියවිල්ලකින් උන්නාන්සේ විසින් ප්‍රකාශකරණ බව මෙයින් දැනගත යුතුයි.

සේ. ජී. ෆ්‍රේසර්,
විශේෂ මන්ත්‍රීශ්‍රවරයානන්නාන්සේ.

ඉඩම්වල තොරතුරු.

දකුණු පලාතේ ගාලු දිස්ත්‍රික්කේ හිනිදුම්පත්තුවේ දෙමගොඩ යන ගම පිහිටා තිබෙන මේ අමුණාපු සහතික සිතියමේ පෙනීසන මෙහි පහත දක්වන බිම්කවිටි, එනම් :—

මුල් සිතියම 119.

බිම්කවිටිය.	ඉඩමේ නම.	විමනරම. අ. ර. ප.
1	දූවවගලමුකලාන, දූවවගලගේන, බිබිලියතැන්නගේන, මඩොල් අතුරමුකලාන	74 0 32
2	පාත්‍රාකට්ටියකොරවුව	84 1 0
3	පරගස්තැන්නේදෙහිස	0 1 9
		158 3 1

මේ මාසිම්—උතුරට පත්විත්තුවේදෙල නොහොත් මඩොල්අතුරේදෙලද, හිනිදුම්පත්තුවේ උත්තරාගම ගම්ඉමද; නැගෙනහිරට මොරවත්තෝරලේ දෙමගොඩ යන ගමේ ගම්ඉමද; දකුණට මොරවත්තෝරලේ දෙමගොඩ යන ගමේ ගම්ඉම සහ ආදියද ගම්ඉමද; බස්නාහිරට බිබිලියතැන්නේ දෙල සහ පරගස්තැන්නේදෙලද.

இதன்பின் சொல்லப்படும் காணிகளுள், ஒன்றிலேனும் பலவிலேனும் எவ்வித உடந்தையாயினுந் தங்களுக்குண்டென உருத்துப்பேசுவோர்கள் யாருமிருந்தால், அவர்கள் 1904 ம் ஆண்டு ஜூன் 10 ந்த தேதி துவக்கம் மூன்று மாசத்திற்குள் 1897 முதல் 1903 ம் ஆண்டு வரையுள்ள பாணிலச்சட்டங்களின் 28 ம் பிரிவின் பிரகாரம் ஏற்படுத்திய விசேஷ உத்தியோகத்தர் ஜே. ஜி. பெரேரை துரை அவர்களிடம் கொழும்பு முகத்துவாரம் "ஹில் ஹவுஸ்" என்னும் அவருடைய கத்தோரில் முகாமுகமாயேனும் எழுத்து மூலமாயேனும் தங்களுக்குண்டெனும் உருத்தை அல்லது உடந்தையைத் தெரிவிப்பாவிடில், சொல்லிய விசேஷ உத்தியோகத்தர் சொல்லிய சட்டங்களால் தமக்கு உண்டாய அதிகாரத்தைக்கொண்டு சொல்லிய காணிகளை அல்லது அவைகளுள் உருத்துப்பேசப்படாதனவற்றை முடிக்குரிய ஆதனமென தமது கைச்சாத்திட்டு எழுத்து மூலமாய் வெளிப்படுத்துவார் என்பதை அறிந்துகொள்க.

ஜே. ஜி. பெரேரை,
விசேஷ உத்தியோகத்தர்.


சட்டமடி காணிகளின் விவரம்.

தென் மாகாணம் காலி டிஸ்த்ரிக்ட்டு இனிதும்பத்தைச்சேர்ந்த தொம்பாகொடை யென்னும் கிராமத்திலுள்ள இத்துடனணக்கப்படும் உறுதிப்படுத்திய பட்டப்பிரதியில் விவரித்தபடியே கீழ்க் குறிக்குவ காணித்துண்டுகள் :-

பிரதம பட்டம் 119.

காணித்துண்டு.	காணியின பேர்.	விசாலம். ஏ. தா. பெ.
1 ...	தற்றவகலமுகலான, தற்றவகலஏனை, விவிலியதென்னேஏனை, மடொல்அத்துறமுகலான	74 0 32
2 ...	பத்தருகட்டியேபொகாரட்டுவ	84 1 0
3 ...	பறகஸ்தென்னேதெனிய	0 1 9
		158 3 1

எல்லைகளாவன : வடக்கு-பினிவீத்துவேதொல அல்லது மடொல்அத்துறதொல என்னுஞ் சிற்றற, இனிதும்பத்தைச்சேர்ந்த இவங்காகமம் என்னும் கிராம எல்லை; கிழக்கு-மொழவக்கோறையைச்சேர்ந்த தொம்பாகொடைக் கிராம எல்லை; தெற்கு-மொழவக்கோறையைச்சேர்ந்த தொம்பாகொடை யென்னும் கிராம எல்லை, ஆந்தாதொல என்னும் கிராம எல்லை; மேற்கு-விவிலியதென்னேதொலை, பறகஸ்தென்னேதொல என்னும் சிற்றறகள்.



Scale of 16 Chains to an Inch.

Situation : Dombagoda village in Hinidum pattu.

Preliminary plan 119.

Name of Land.

Lot.	Name of Land.	Extent. A. R. P.
1 ...	Detawagalamukalana, Detawagalahena, Bibiliyatenna-hena, Madolaturamukalana	74 0 32
2 ...	Pattrakattiyakoratuwa	84 1 0
3 ...	Paragastennedeniya	0 1 9
		158 3 1

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 10th day of June, 1904, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, make claim in person or in writing to the said lands or any of them or to some interest therein to J. G. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal, Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER,
Special Officer.

Description of the Lands referred to.

The following lots situated in the village of Panagoda in the Hinidum pattu of the Galle District, in the Southern Province, as described in the annexed certified tracing :—

Preliminary plan 109.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
17	Banwelketiyadeniya	0	1 32
18	Kehelwerawehena, Galahena, Jambugahamulahena, Mahakumburehena, Kosgampolahena, Madolaturagawahatarahaulamuhena, Yagalahena, Ensalhena, Puwakdolehena, Balitibuwattahena, Kekunehena, and Weliwitakandehena	552	2 21
29	Galassekumburagodella	0	2 18
31	Jambugashenaokanda	0	2 23
35	Jambugaswilahena	4	1 1
37	Do.	0	1 35
38	Do.	7	3 4
41	Jambugaswiladeniya	1	1 1
42	Magura-agiliaelleadarawatta	0	3 23
43	Magura-agiliadeniya	0	3 1
		569	2 39

and bounded as follows : on the north by the village limit of Meguntenne (Kehalwarawe-ela), Tunelamoderahena claimed by Meguntenne Kariyakaranage Ades and others, Yagalahena claimed by Meguntenne Kariyakaranage Ades and others, Pantiagodadeniya claimed by Jayawardene Korralage Don Adirian de Silva and others, Pantiagodadeniya claimed by Meguntenna Andiris and others, Pantiagodawatta claimed by Meguntenna Endiris and others, Dellawa-ela, Warallegederawatta claimed by Rubesin Siriwardana Don Louis and others, a Gansabhawa footpath, Magura-agilia-addaragodella claimed by Jayawardana Kariyakaranage Don Oralias, the Magura-agilia, Dellawa-ela ; on the east by Dellawa-ela, the village limit of Polgampola. Gansabhawa footpath, Jambugaswilakoratuwa claimed by Don Davith Wijesekera and others, Jambugaswilakumbura claimed by Rubesin Siriwardana Don Louis and others, Jambugaswilahenawattekele claimed by Rubasin Siriwardana Don Louis and others, the village limit of Polgampola ; on the south by the village limit of Dewalegama ; and on the west by Kalubowitayanamukalana belonging to the Crown, Panapoladeniya claimed by Don Adirian de Silva, Kosgampoladola, Panapolagederawatta claimed by Kariyakaranage Uridihami and others, Balitibuwatta claimed by Megodagamage Nikulas and others, Kalubowitayanamukalana belonging to Crown, village limit of Meguntenne, Weliwitakandewatta claimed by Meguntenne Kariyakaranage Jayan and others, Kehelwerawe-ela.

NOTE.—The following lots lying within the above boundaries are excluded from this notice, and their aggregate extent 18 acres and 2 roods is not included in the acreage of 569 acres 2 roods and 39 perches given above :—

Preliminary plan 109.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
11	Weliwitakandewatta	0	0 18
12	Dangahahenawatta	0	2 11
22	Panapolamahakumbura	2	2 34
23	Mahakumburegodella	1	0 11
24	Pahalawattekoratuwa	0	0 32
25	Pallepanagodawatta, Aluwatta, Ihalagedarawatta, Kalubowitiyawatta	8	1 33
26	Banagalagederawatta	0	0 36
27	Kanattegederawatta	0	3 2
28	Gerietakumbura	1	3 5
30	Galassekumbura	0	2 1
32	Jambugasheneokanda	0	1 11
33	Jambugasheneokandekumbura	1	1 15
34	Jambugasheneokanda	0	1 31
		18	2 0

විෂි 1904න් වූ ජූනි මස 10 වෙනි දින සටන් භූමිමාසකට ඇතුළතදී මෙහි පහත දක්වන ඉඩම්වලට යොමොත් ඉන් එකකට යොමොත් වැඩිගණකකට යම් අයිතිවාසිකමක් තිබෙන යම් අයෙක් ඇත්නම් ඒ අත විසින් මුද්‍රිත සම්බන්ධ වී 1897, 1899, 1900 සහ 1903 ආඥාපණවල 28 වෙනි වගන්තියේ ප්‍රකාරයට පත්කරණු ලැබූ විශේෂ මත් ත්‍රිශ්‍රවරයානන්තරයේ යොමු මෝදර හිල් හවුස්හි කන්තෝරුවේදී ජේ. ජී. ශ්‍රේෂ්ඨ උත්තරයෙහි ඉදිරිපිට ඇති පෙහිසිට හෝ ලියවිල්ලකින් එක් ඉඩම්වලට යොමොත් ඊට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටින්නට යොමෙදුනොත්, එහි විශේෂ මත්ත්‍රිශ්‍රවරයානන්තරයේ ඉහත ආඥාපණවලින් ලැබී තිබෙන බලවල ප්‍රකාරයට, අයිතිවාසිකම් නොකියවූ එක් ඉඩම් එක්කෝ එකිනේ අයිතිවාසිකමක් ගෙනහැර දක්වන්නට යොමෙදන සෑම ඉඩම් රජයන්තර ඉඩම් හැරීමට උත්තරයෙහි අත්සන ඇති ලියවිල්ලකින් උත්තරයෙහි විසින් ප්‍රකාශකරණ බව මෙහි දැනගත හැකි.

ජේ. ජී. ශ්‍රේෂ්ඨ,
විශේෂ මත්ත්‍රිශ්‍රවරයානන්තරයේ.

ඉඩම්වල තොරතුරු.

දකුණු පළාතට අයිති ගාඵදස්ත්‍රිකතේ සිහිදම්පත්තුවේ පනාගොඩ යන ගම පිහිටා තිබෙන මීට අමුතාපු සහතික සිහිගමේ පෙහිගත මෙහි පහත දක්වන බිම්කට්ටි, එනම් :—

මුල් සිහිගම 109.

බිම්කට්ටිය.	ඉඩමේ නම.	බිම්තරම. අ. රු. ප.
17 ...	බාන්වැල්කැටියේදෙහිත	0 1 32
18 ...	කෙහෙල්වැරුවේගේන, ගල්ගේන, ජඹුගහමුලගේන, මහකුඹුරේගේන, කොස්ගම්පොලගේන, මාඩොල්අතුරුගාමා හතරහවුල් අමුගේන, සගලේගේන, එන්සල්ගේන, පුවක්දොලේගේන, බලිතිබුවක්ගේගේන, කැකුගේගේන, වැලිට්ටකන්දේගේන	552 2 21
29 ...	ගල්අස්සේකුඹුරේගොඩැල්ල	0 2 18
31 ...	ජඹුගස්ගේනේමකද	0 2 23
35 ...	ජඹුගස්වලගේන	4 1 1
37 ...	ජඹුගස්වලගේන	0 1 35
38 ...	ජඹුගස්වලගේන	7 3 4
41 ...	ජඹුගස්වලදෙහිත	1 1 1
42 ...	මගුරඅනිලියදෙහිත	0 3 23
43 ...	මගුරඅනිලියදෙහිත	0 3 1
		569 2 39

මීට මාසිම්—උතුරට මගුන්තැන්නේ ගමේ ඉම (කකෙල්වැරුවේඇල) මගුන්තැන්නේ කාරියකරණගේ අදෙස් සහ තවත් අග විසින් අයිතිවාසිකම් කියන තුන්ඇලමෝදරගේන, එම අග විසින් අයිතිවාසිකම් කියන සහලගේන, ජග වර්දනකෝරලගේ දොන් අදිරියන් ද සිල්වා සහ තවත් අග විසින් අයිතිවාසිකම් කියන පත්තියගොඩදෙහිත, මගුන් තැන්නේ අන්දිරිස් සහ තවත් අග විසින් අයිතිවාසිකම් කියන පත්තියගොඩදෙහිත, මගුන්තැන්නේ අන්දිරිස් සහ තවත් අග විසින් අයිතිවාසිකම් කියන වැරැල්ලේගෙදරවත්ත, ගත්සහාපාර, ජගවර්දන කාරියකරණගේ දොන් මරලියස් විසින් අයිතිවාසි කම් කියන මගුරඅනිලියදෙදර ගොඩැල්ල, මගුරඅනිලිය, දෙල්ලවැල; නැගෙනහිරට දෙල්ලවැල, පොල්ගම්පොල ගමේඉම, ගත්සහාපාර, දොන් දැවින් විජේසේකර සහ තවත් අග විසින් අයිතිවාසිකම් කියන ජඹුගස්වලකොරවුව, රුව සින් සිරිවර්දන දොන් එවිස් සහ තවත් අග විසින් අයිතිවාසිකම් කියන ජඹුගස්වලකුඹුර, එම අග විසින් අයිතිවාසිකම් කියන ජඹුගස්වලගේනේවත්තේකැල්ල, පොල්ගම්පොලගමේඉම; දකුණට දේවාලේගම ගම්ඉමද; බස්නාහිරට රජ සත්තක කළුබෝවිටියාගේ මුකලාන, දොන් අදිරියන් ද සිල්වා විසින් අයිතිවාසිකම් කියන පණපොලදෙහිත, කොස්ගම් පොලදෙල, කාරියකරණගේ උර්දිහාමි සහ තවත් අග විසින් අයිතිවාසිකම් කියන පණපොලගෙදරවත්ත, මෙගොඩගම ගේ නිකුල් සහ තවත් අග විසින් අයිතිවාසිකම් කියන බලිතිබුවත්ත, රජසත්තක කළුබෝවිටියාගේ මුකලාන, මගුන් තැන්නේ ගමේ ගම්ඉම, මගුන්තැන්නේ කාරියකරණගේ ජගත් සහ තවත් අග විසින් අයිතිවාසිකම් කියන වැලිට්ටකන්දේ වත්ත, කෙහෙල්වැරුවේ ඇල.

[ඉහතකී මාසිම්වලට මැදිවූ මෙහි පහත දක්වන බිම්කට්ටි මේ දැන්වීමෙන් අත්හැරියවගන් ඒවායේ මුළු බිම්තරම වන අක්කර 18කුත් රුපි 2ක ඉහතකී අක්කර 569කුත් රුපි 2කුත් පර්චස් 39යේ බිම්තරමේ අඩංගුකොටුවනවගන් මෙහින් දැනගත යුතුයි.]

මුල් සිහිගම 109.

බිම්කට්ටිය.	ඉඩමේ නම.	බිම්තරම. අ. රු. ප.
11 ...	වැලිට්ටකන්දේවත්ත	0 0 18
12 ...	දන්ගහගේනේවත්ත	0 2 11
22 ...	පනාපොලමහකුඹුර	2 2 34
23 ...	මහකුඹුරේගොඩැල්ල	1 0 11
24 ...	පහලවත්තේකොරවුව	0 0 32
25 ...	පල්ලෙපණගොඩවත්ත, අඵවත්ත, ඉහලගෙදරවත්ත, කළුබෝවිටියාගේවත්ත	8 1 33
26 ...	බණගලේගෙදරවත්ත	0 0 36
27 ...	කනන්තේගෙදරවත්ත	0 3 2
28 ...	ගෙරිඇලේකුඹුර	1 3 5
30 ...	ගල්අස්සේකුඹුර	0 2 1
32 ...	ජඹුගස්ගේනේමකද	0 1 11
33 ...	ජඹුගස්ගේනේමකදේකුඹුර	1 1 15
34 ...	ජඹුගස්ගේනේමකද	0 1 31
		18 2 0

இதன்பின் சொல்லப்படும் காணிகளின் ஒன்றிலேனும் பலவிலேனும் எவ்வித உடந்தையையினும் தங்களுக்குண்டென உருத்தப்பேசுவோர்கள் யாருமிருந்தால், அவர்கள் 1904 ம் ஆண்டு ஜூன் 10 த் தேதி துவக்கம் மூன்று மாதந்திற்குள் 1897 முதல் 1903 ம் ஆண்டு வரை யுள்ள பாணிலச்சட்டங்களின் 28 ம் பிரிவின் பிரகாரம் ஏற்படுத்திய விசேஷ உத்தியோகத்தார் ஜி. பி. பெரேரை தரை அவர்களிடம் கொழும்பு முகத்துவாரம் “வில் ஹவுஸ்” என்னும் அவருடைய கந்தோரில் முகாமாயேனும் எழுத்து மூலமாயேனும் தங்களுக்குண்டெனும் உருத்தை அல்லது உடந்தையைத் தெரிவியாவிடல், சொல்லிய விசேஷ உத்தியோகத்தார் சொல்லிய சட்டங்களால் தமக்கு உண்டாய அதிகாரத்தைக்கொண்டு சொல்லிய காணிகளை அல்லது அவைகளுள் உருத்தப்பேசப்படாதவற்றை முடிக்குரிய ஆதனமென தமது கைச்சாத்திட்டு எழுத்து மூலமாய் வெளிப்படுத்துவார் என்பதை அறிந்துகொள்க.

ஜி. பி. பெரேரை,
விசேஷ உத்தியோகத்தார்.

சட்ட முய காணிகளின் விவரம்.

தென் மாகாணம் காவியிழைத்திரு இனிதும்பத்தைச்சேர்ந்த பனுகொடை யென்னும் கிராமத்திலுள்ள, இத்தடவணைக்கப்படும் உறுதிப்படுத்திய பட்டப்பிரதியில் விவரித்தடியே கீழ்க்குறிக்குங் காணித்துண்டுகள் :—
பிரதம படம் 109.

காணித்துண்டு.	காணியின் பெர்.	விசாலம். ஏ. அ. பே.
17 ...	பன்வெல்கெற்றியதெனிய ...	0 1 32
18 ...	கேல்வேறலேன, கலளேன, சம்புகாமுலளேன, மாரும்புறேன, கொஸகம்பொலளேன, மடொல்அத்தறகாவாஅத்தறவுலமுளேன, யகலளேன, எஞ்சல்ளேன, புவாக்கிதொலளேன, வலிதிபுவத்தேளேன, கெக்குளேன, வெவிலீற்றகத்தேளேன	552 2 21
29 ...	கலெஸ்கெறும்புறேகொடெல்ல	0 2 18
31 ...	சம்புகஸளேனெகத்தை	0 2 23
35 ...	சம்புகஸலிலேளேன	4 1 1
37 ...	ஹெ	0 1 35
38 ...	ஹெ	7 3 4
41 ...	சம்புகஸலிலதெனிய	1 1 1
42 ...	மருமஅகிலியஎல்லஅத்தறவத்தை	0 3 23
43 ...	மருமஅகிலியதெனிய	0 3 1
		<hr/>
		569 2 39


எல்லுகளாவன : வடக்கு-மிகுந்தென்னை யென்னும் கிராமத்தின் எல்லை (கேல்வேறலேன), மிகுந்தென்னேகாரிய கறணகே அதேசும் மறுபேரும் உருத்துச்சொல்லும் துன்னலமோதறளேன, மிகுந்தென்னே காரியகறணகே அதேசும் மறுபேரும் உருத்துச்சொல்லும் யகலேளேன, சயவர்தன கொறளேனகே தொன் அதிரியன் த கிலவாயும் மறுபேரும் உருத்துப்பேசும் பந்தியகொடதெனிய, மிகுந்தென்னே அந்திரிசும் மறுபேரும் உருத்துச்சொல்லும் பந்தியகொடதெனிய, மிகுந்தென்னே எந்திரிசும் மறுபேரும் உருத்துச்சொல்லும் பந்தியகொடவத்தை, தெல்லவைஎல என்னும் ஆறு, அபகிலிக கிரிவர்தன தொன் லூலிசும் மறுபேரும் உருத்துப்பேசும் வறல்வேகெதறவத்தை, ஒரு கஞ்சபா அடிப்பாபாத, சயவர்தன காரியகறணகே தொன் ஒறவியஸ உருத்துப்பேசும் மருமஅகிலியஅத்தறகொடெல்ல, மருமஅகிலிய, தெல்லவைஎல என்னும் ஆறு; கிழக்கு-தெல்லவைஎல என்னும் ஆறு, பொல்கம்பணக்கிராம எல்லை, கஞ்சபா ஒற்றையடிப்பாபாத, தொன் தாலிது விசேசேகரவும் மறுபேரும் உருத்துப்பேசும் சம்புகஸலிலகொறட்டி, அபகிலிக கிரிவர்தன தொன் லூலிசும் மறுபேரும் உருத்துச்சொல்லும் சம்புகஸலிலேகும்புற, அபகிலிக கிரிவர்தன தொன் லூலிசும் மறுபேரும் உருத்துச்சொல்லும் சம்புகஸலிலேனவத்தேகால்ல, பொல்கம்பணக்கிராம எல்லை; தெற்கு-தேவாலகமம் கிராம எல்லை; மேற்கு-மிகுஞ்சிய கலுபோலிற்றியானஸுகலான, தொன் அதிரியன் த கிலவா உருத்துப்பேசும் பனூப்பொலதெனிய, கொஸகம்பொலதொல, காரியகறணகே உறுதிகாரியும் மறுபேரும் உருத்துப்பேசும் பனூப்பொலகெதறவத்தை, மெகொடகமகே நிக்ருலசும் மறுபேரும் உருத்துப்பேசும் வலிதிபுவத்தை, முடிக்குரிய கலுபோலிற்றியானஸுகலான, மிகுந்தென்னேகிராம எல்லை, மிகுந்தென்னேகாரியகறணகே சயனும் மறுபேரும் உருத்துப்பேசும் வெவிலீற்றகத்தேவத்தை, கேல்வேறலேன.

கவனிப்பு—மேற்சொல்லிய எல்லைகளுக்குட்பட்டனவாயுள்ள கீழ்க் குறிக்குங் காணித்துண்டுகள் இவ்வறிவித்தலினின்றும் நீக்கப்பட்டிருக்கின்றன வென்பதையும், அவைகளின் விசாலத் தொகையாரும் 18 ஏக்கர் 2 அட்டும் முன்சொன்ன 569 ஏக்கர் 2 அட்டி 39 பேட்சுக்குள் அடங்கவில்லை யென்பதையும் கவனிக்கவேண்டியது :—

பிரதம படம் 109.

காணித்துண்டு.	காணியின் பெர்.	விசாலம். ஏ. அ. பே.
11 ...	வெவிலீற்றகத்தேவத்தை	0 0 18
12 ...	தங்காறளேவத்தை	0 2 11
22 ...	பனூப்பொலமாரும்புற	2 2 34
23 ...	மாரும்புறேகொடெல்ல	1 0 11
24 ...	பாலவத்தேகொறட்டிவ	0 0 32
25 ...	பல்லேபனூகொடவத்தை, அனுவத்தை, இகலகெதறவத்தை, கலுபோலிற்றியானவத்தை	8 1 33
26 ...	வனகலகெதறவத்தை	0 0 36
27 ...	கணத்தேகெதறவத்தை	0 3 2
28 ...	கெறிஅற்றகும்புற	1 3 5
30 ...	கலசேகும்புற	0 2 1
32 ...	சம்புகஸளேனெகத்தை	0 1 11
33 ...	சம்புகஸளேனெகத்தரும்புற	1 1 15
34 ...	சம்புகஸளேனெகத்த	0 1 31
		<hr/>
		18 2 0

[For Tracing see page 784.]



Situation : Panagoda village in Hinidum pattu.

Lot.	Name of Land.	Preliminary plan 109.	
		Extent.	A. R. P.
17	Banwelketiyedeniya
18	Kehelwerawehena, Galahena, Jambugahamulahena, Mahakumburehena, Kosgampolahena, Madolaturagawahatarahaulamuhena, Yagalahena, Ensalhena, Puwakdolehena, Balitibuwattahena, Kekunehena, Weliwitakandehena
29	Galassekumburegodella
31	Jambugasheneokanda
35	Jambugaswilahena
37	Do.
38	Do.
41	Jambugaswiladeniya
42	Magura-agiliaelleddarawatta
43	Magura-agiliadeniya
		569	2 39
<i>Lots excluded.</i>			
11	Weliwitakandewatta
12	Dangahahenewatta
22	Panapolamahakumbura
23	Mahakumburegodella
24	Pahalawattekoraatuwa
25	Pallepanagodawatta
26	Banagalagederawatta
27	Kanattegederawatta
28	Gerietakumbura
30	Galassekumbura
32	Jambugasheneokanda
33	Jambugasheneokandekumbura
34	Jambugasheneokanda
		18	2 0

Sheets O₃₆₋₄₄, O₃₇₋₄₅, O₅₂₋₆₀, and O₅₃₋₆₁

Surveyor-General's Office,
Colombo, April 25, 1904.

1,897

J. B. M. RIDOUT,
for Acting Surveyor-General.
Galle S.O. 7-1904

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 10th day of June, 1904, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned, make claim in person or in writing to the said land or to some interest therein to J. G. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal, Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said land, to which no claim has been made, is the property of the Crown.

J. G. FRASER,
Special Officer.

Description of the Land referred to.

The following lot situated in the village of Panagoda in the Hinidum pattu of the Galle District, in the Southern Province, as described in the annexed certified tracing :—

Preliminary plan 109.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
19	Kalubowitayanemukalana	126	1 6

and bounded as follows : on the north by the village limit of Meguntenna, Weliwitakandehena claimed by Kariyakaranage Andiris, Kekunehena claimed by Kariyakaranage Andiris ; on the east by Balitibuwattahena claimed by Megodagama Nikulas and others, Balitibuwatta claimed by Megodagama Nikulas and others, Panapolagederawatta claimed by Kariyakaranage Urdihami and others, Panapolagederadeniya claimed by Don Adirian de Silva, Galehena claimed by Subasin Siriwardanage Don Louis and others ; on the south by the village limit of Dewalegama, the village limit of Kalubowitiyana ; and on the west by the village limit of Kalubowitiyana, the village limit of Meguntenna.


මේ 1904ක්වූ ජූනි මස 10 වෙනි දින පටන් කුන්මාසයන් ඇතුළතදී මෙහි පහත දක්වන ඉඩමට හම් අයිතිවාසිකමක් තිබෙන හම් අයෙක් ඇත්නම් ඒ අය විසින් මුඩුබිම් සම්බන්ධව වර්ෂ 1897, 1899, 1900 සහ 1903 ආඥාපණවලින් 28 වෙනි වග තනිව ප්‍රකාරයට පත්කරණු ලැබූ විශේෂ මන්ත්‍රීවරයානන්තරයෙන් කොළඹ මෝදර හිල් හවුස්හි කන් කෝරුවේදී ජේ. ජී. ෆ්‍රේසර් උන්තරයන්ගේ ඉදිරිපිට ඇවිත් පෙනීසිට හෝ ලියවිල්ලකින් එකී ඉඩමට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටින්නොහොත්, එකී විශේෂ මන්ත්‍රීවරයානන්තරයෙන් ඉහතකී ආඥාපණවලින් ලැබී තිබෙන බලවල ප්‍රකාරයට, අයිතිවාසිකම් කොතිරාපු එකී ඉඩම රජයන්තර ඉඩමක් කැපියට උන්තරයන්ගේ අත්සන ඇති ලියවිල්ලකින් උන්තරයන්ගේ විසින් ප්‍රකාශකරණ බව මෙහිින් දැනගත යුතුකි.

ජේ. ජී. ෆ්‍රේසර්,
විශේෂ මන්ත්‍රීවරයානන්තරයන්ගේ.

ඉඩමේ තොරතුරු.

දකුණු පළාතට අයිති ගාඵ දිස්ත්‍රික්කේ හිනිදුම්පත්තුවේ පනාගොඩ හත් හම් පිහිටා තිබෙන මීට අමුතාපු සහතික සිතියමේ පෙනීගත මෙහි පහත දක්වන බිම්කවිටිය, එනම් :—

බිම්කවිටිය.	ඉඩමේ නම.	මුල් සිතියම 109.	බිම්කරම.
19	කුඵබෝවිටියානේ මුකලාන	...	126 1 6



Scale of 8 Chains to an Inch.
 Situation : Panagoda village in Hinidum pattu.
 Preliminary plan 109.

Lot.	Name of Land.	Extent. A. R. P.
1	Medapelessaowita	1 1 18

Sheet O 9 36-44

Surveyor-General's Office,
 Colombo, April 25, 1904.

J. B. M. RIDOUT,
 for Acting Surveyor-General.

II.
 Preliminary plan 109.

Lot.	Name of Land.	Extent. A. R. P.
3	Medapelessa	1 0 12


and bounded as follows : on the north by Medapelessaliyadde alias kumbura claimed by Meguntenne Kariyakaranage Andris and others ; on the east by Medapelessaliyadde alias kumbura claimed by Meguntenne Kariyakaranage Andris and others, Yagalahena claimed by Subasin Siriwardana Don Louis and others ; and on the south and west by the village limit of Meguntenna (Kosgampoladola).

බිම්බවිවිස.	ඉඩමේ නම.	මුල් සිතියම 109.	විමසරම.
3	මදපැලැස්ස	...	අ. ර. ප. 1 0 12

මෙම මාසිමි—ලදුරට මිදුන්වැන්නේ කාරියකරණයේ අන්දිරිස් සහ තවත් අය විසින් අයිතිවාසිකම් කියන මදපැලැස්සේ ලියද්ද කොහොත් කුමරු ; නැගෙනහිරට මිදුන්වැන්නේ කාරියකරණයේ අන්දිරිස් සහ තවත් අය විසින් අයිතිවාසිකම් කියන මදපැලැස්සේ ලියද්ද කොහොත් කුමරු, සුබසින් සිරිවර්දන දෙන එවිස් සහ තවත් අය විසින් අයිතිවාසිකම් කියන ගඟලයන්ට ; දකුණට සහ බස්නාහිරට මිදුන්වැන්නේ ගමේ ඉම (කොසගම්පොලොලා).

காணித்துண்டி.	காணியின் பெர்.	பிரதம படம் 109.	விசாலம்.
3	மெதபெலெசை	...	ஏ. அ. பெ. 1 0 12

எல்லைகளாவன : வடக்கு-மிருந்தென்னே காரியகரணகே அந்திரிசும் மறபேரும் உருத்துப்பேசும் மெதபெலெசே வியத்தை அல்லது கும்புற ; கிழக்கு-மிருந்தென்னே காரியகரணகே அந்திரிசும் மறபேரும் உருத்துப்பேசும் மெதபெலெசேவியத்தை அல்லது கும்புற, சுபசிங்க சிறிவர்தன தொன் ஓர்விசும் மறபேரும் உருத்துப்பேசும் யகலேஷன் ; தெற்கும் மேற்கும்-மிருந்தென்னே கிராம எல்லை (கொஸகம்பலாடொலா).



Scale of 8 Chains to an Inch.
 Situation : Panagoda village in Hinidum pattu.
 Preliminary plan 109.

Lot.	Name of Land.	Extent. A. R. P.
3	Medapelessa	1 0 12

Surveyor-General's Office,
 Colombo, April 25, 1904.

J. B. M. RIDOUT,
 for Acting Surveyor-General.

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 10th day of June, 1904, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, make claim in person or in writing to the said lands or any of them or to some interest therein to G. J. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal, Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

J. G. FRASER, Special Officer.

Description of the Lands referred to.

The following lots situated in the village of Panagoda in the Hinidum pattu of the Galle District, in the Southern Province, as described in the annexed certified tracing :—

Preliminary plan 109.

Lot.	Name of Land	Extent.	
		A.	R. P.
6 ...	Tunelamoderahenayagalahena ...	49	3 33
9 ...	Kosgahalangadeniya ...	0	1 35
		50	1 28

and bounded as follows : on the north by Etakalegedarawatta claimed by Meguntenne Kariyakaranage Dionis and others, Yagala claimed by Meguntenne Kariyakaranage Urudehami and others, Yagalawatta alias Dummalegedarawatta claimed by Meguntenne Kariyakaranage Andiris and others ; on the east by Dellawa-ela, Pantiyagodadeniya claimed by Jayawardane Korallage Don Adirian de Silva and others ; on the south by Madolauturagawahatarahawla-amuhena claimed by Subasin Sriwardanage Don Louis and others, Kosgampolahena claimed by Subasin Sriwardanage Don Louis and others, Kehelwerawahena claimed by Subasin Sriwardanage Don Louis and others ; and on the west by the village limit of Meguntenna Tunelamoderakumbura claimed by Jayawardana Korallage Don Adirian and others, Tunelamoderawatta claimed by Meguntenne Kariyakaranage Adeshamy and others, Kosgampoladola, Medapelessa claimed by Meguntenne Kariyakaranage Andiris and others.

විෂිෂ්ට 1904ක්වූ ජූනි මස 10 වෙනි දින පවත් වූ තුන්මාසයක් ඇතුළතදී මෙහි පහත දක්වන ඉඩම්වලට නොලොත් ඉන් එකකට නොලොත් වැඩි ගණනකට යම් අයිතිවාසිකමක් තිබෙන යම් අයෙක් ඇත්නම් ඒ අය විසින් මුඩුබිම් සම්බන්ධව වර්ෂ 1897, 1899, 1900 සහ 1903 ආඥාපනත්වල 28 වෙනි වගන්තියේ ප්‍රකාරයට පත්කරණු ලැබූ විශේෂ මන්ත්‍රීවරයානන්තරයෙන් කොළඹ මෝදර සිල් හවුස්හි කන්තෝරුවේදී ජේ. ජී. ෆ්‍රේසර් උත්තරයෙන් ඉදිරිපිට ඇති පෙරිමිටර් ගෝල්ෆිංග්ස් විසින් එකී ඉඩම්වලට නොලොත් ඊට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටින්නට නොගෙදුනොත්, එකී විශේෂ මන්ත්‍රීවරයානන්තරයෙන් ඉහතකී ආඥාපනත්වලින් ලැබී තිබෙන බලවල ප්‍රකාරයට අයිතිවාසිකම් නොකීරාදු එකී ඉඩම් එක්කෝ එකී අයිතිවාසිකමක් ගෙණහැර දක්වන්නට නොගෙදුන සෑම ඉඩම් රජපත්කම ඉඩම් හැරීමට උත්තරයෙන් අත්සන ඇති ලියවිල්ලකින් උත්තරයෙන් විසින් ප්‍රකාශකරණ බව මෙහිින් දැනගත යුතුයි.

ජේ. ජී. ෆ්‍රේසර්, විශේෂ මන්ත්‍රීවරයානන්තරයෙන්.

ඉඩම්වල නොරතුරු.

දකුණු පළාතට අයිති ගාඵ් දිස්ත්‍රික්කේ හිනිදුම්පත්තුමේ පනාගොඩ යන ගම පිහිටා තිබෙන මීට අමුණාසු සහතික සිතියමේ පෙරිමිටර් මෙහිපහත දක්වන නිම්කට්ටි, එනම් :—

මුල් සිතියම 109.

නිම්කට්ටිය.	ඉඩමේ නම.	නිම්කරම.
		අ. ර. ප.
6 ...	තුන්ඇලමෝදරහේන යගලහේන ...	49 3 33
9 ...	කොස්ගලලොදෙනිය ...	0 1 35
		50 1 28

මීට මාසිම්—උතුරට මිගුන්තැන්නේ කාරියකරණගේ දිගෝනිස් සහ තවත් අය විසින් අයිතිවාසිකම් කියන ඇට කැලේගෙදරවත්ත, මිගුන්තැන්නේ කාරියකරණගේ උර්දිහාම් සහ තවත් අය විසින් අයිතිවාසිකම් කියන යගල, මිගුන්තැන්නේ කාරියකරණගේ අත්දිරිස් සහ තවත් අය විසින් අයිතිවාසිකම් කියන යගලවත්ත නොලොත් දුම්මලගෙදර වත්ත ; නැගෙනහිරට දෙල්ලවැල, ජයවර්දන කෝරලගේ දෙන් අදිරිස් ද සිල්වා සහ තවත් අය විසින් අයිතිවාසිකම් කියන පත්තියගොඩදෙනිය ; දකුණට සුබසින් සිරිවර්දනගේ දෙන් එවිස් සහ තවත් අය විසින් අයිතිවාසිකම් කියන මඩොල්අතුරගාවා හතරහවුල් අමුහේන, එම අය විසින් අයිතිවාසිකම් කියන කොස්ගම්පොලගේන, එම අය විසින් අයිතිවාසිකම් කියන කොහෙල්වැරාවේහේන ; බස්නාහිරට මිගුන්තැන්නේ ගමේඉම, ජයවර්දන කෝරලගේ දෙන් අදිරිස් සහ තවත් අය විසින් අයිතිවාසිකම් කියන තුන්ඇලමෝදරතුමුර, මිගුන්තැන්නේ කාරියකරණගේ අදෙස්හාම් සහ තවත් තවත් අය විසින් අයිතිවාසිකම් කියන තුන්ඇලමෝදරවත්ත, කොස්ගම්පොලදෙල, මිගුන්තැන්නේ කාරියකරණගේ අත්දිරිස් සහ තවත් අය විසින් අයිතිවාසිකම් කියන මැදපැලැස්ස.

இதன்பின் சொல்லப்படும் காணிகளுள் ஒன்றிலேனும் பலவிலேனும் எவ்வித உடந்தையாயினும் தங்களுக்குண்ட உருத்தப்பேசுவோர்கள் யாருமிருந்தால், அவர்கள் 1904 ம் ஆண்டு ஜூன் 10 த் தேதி அவக்கம் மூன்றாமாசத்திற்கு 1897 முதல் 1904 ம் ஆண்டு வரையுள்ள பாணிலச்சிட்டங்களின் 28 ம் பிரிவின் பிரகாரம் ஏற்பாடுத்திய விசேஷ உத்தியோகத்தார் ஜே. ஜி. பெரேனார் துரையவர்களிடம் கொழும்பு முகத்தவாரம் 'வில் ஹவுஸ்' என்னும் அவருடைய கத்தோரில் முகாமாயேனும் எழுத்த மூலமாயேனும் தங்களுக்குண்டெனும் உருத்தத் அவ்வது உடந்தையைத் தெரிவியாவிடல், சொல்லிய விசேஷ உத்தியோகத்தார் சொல்லிய சட்டங்களால் தமக்கு உண்டாய அதிகாரத்தைக்கொண்டு சொல்லிய காணிகள அல்லது அவைகளுள் உருத்தப்பேசப்படாதனவற்றை முடிக்குரிய ஆதனமென தமது கைச்சாத்திட்டி எழுத்த மூலமாய் வெளிப்படுத்துவார் என்பதை அறிந்துகொள்க.


ஜே. ஜி. பெரேனார், விசேஷ உத்தியோகத்தார்.

சட்டிய காணிகளின் விபரம்.

தென் மாகாணம் காலி மூலத்திற்கு இனிதும்பத்தைச்சேர்ந்த பனுகொடை யென்னும் கிராமத்திலுள்ள இத்தட ன்க்கப்படிம உறுதிப்படுத்திய பட்டப்பிரதியில் விவரித்தபடியே கீழ்க்குறிக்குக் காணித்துணடுகள் :-

காணித்துண்டு.		காணியின் பெர்.		வீசாலம்.	
				அ. ர. பெ.	
6	...	தன் அலமோதறயேனை யகலயேனை,	...	49	3 33
9	...	கொள்காலங்கதெனிய	...	0	1 35
				50	1 28

எல்லகனாவன : வடக்கு-மிகுந்தென்னேகாரியகறணகே தியோனிகம் மறுபேரும் உருத்துச்சொல்லும் ஏற்றகாலே தெறவத்தை, மிகுந்தென்னே காரியகறணகே உறுதிகாமியும் மறுபேரும் உருத்துச்சொல்லும் யகல, மிகுந்தென்னே காரியகறணகே அந்திரிகம் மறுபேரும் உருத்துச்சொல்லும் யகலவத்தை அல்லது தும்மலேதெறவத்தை ; கிழக்கு- தெல்லவளவ என்னும் ஆறு, சயவர்தன கோறணகே தொன் அதிரியன் த சிலவாவும் மறுபேரும் உருத்துப்பேசும் பந்திய கொட்டெனிய ; தெற்கு-சுபசிக்க சிறிவர்தனகே தொன் லுவிகம் மறுபேரும் உருத்துச்சொல்லும் மடொல்அத்தற காவாஅத்தறஅவுல்அமுயேனை, சுபசிக்க சிறிவர்தனகே தொன் லுவிகம் மறுபேரும் உருத்துச்சொல்லும் கொள்கம்பொல யேனை, சுபசிக்க சிறிவர்தனகே தொன் லுவிகம் மறுபேரும் உருத்துச்சொல்லும் கேல்வறவேயேனை; மேற்கு-மிகுந்தெ ன்னை யென்னும் கிராமத்தின் எல்லை, சயவர்தனகோறணகே தொன் அதிரியனும் மறுபேரும் உருத்துச்சொல்லும் தன்னலமோ தறறும்புற, மிகுந்தென்னே காரியகறணகே அத்தொமியும் மறுபேரும் உருத்துச்சொல்லும் தன்னலமோ தறவத்தை, கொள்கம்பொலதொல என்னும் நீரோடை, மிகுந்தென்னே காரியகறணகே அந்திரிகம் மறுபேரும் உருத் துச்சொல்லும் மெதபெலெஸ்ஸ.



Scale of 8 Chains to an Inch.
 Situation : Panagoda village in Hinidum pattu.
 Preliminary plan 109.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
6	Tunelamoderahenayagalahena	49 3 33
9	Kogahalangadeniya	0 1 35
		50 1 28

Surveyor-General's Office,
 Colombo, April 25, 1904.

Sheet O 36-44

J. B. M. RIDOUT,
 for Acting Surveyor-General.
 Galle S.O. 10-1904


சொல்லப்பட்ட காணிகளின் விவரம்.

இத்துடன் அணைக்கப்படும் பட்டத்தில் விவரிக்கப்பட்ட கிழக்கு மாகாணத்துக்குச்சேர்ந்த மட்டுக்களப்பு நகரின் நாகோட்டுப்பற்றின் வரிப்பத்தனைச் சீனக் கிராமத்திலிருக்கும் இதன் கீழ்க் காணப்படும் கண்டங்கள், அவையாவன :—

பட்டத்தின் இலக்கம் S.G.O. E.P. 1

கண்டம்.	காணியின் பெயர்.	விசாலம். அ. ரு. பெ.
A	பொத்தாவைலி	104 3 30
A½	பொத்தாவைலிக்காடு	1 0 12
B	பொத்தாவைலிப்பூமி	0 1 16
D	நுங்குகாமடுக்காடு	16 3 26
E	கல்மடுக்காடு	59 2 30
F	Do.	41 0 20
G	கல்மடுக்காடுசேனை	1 2 22
		<hr/>
		225 2 36

எல்லைகளாவன : வடக்கு-பேராறு அல்லது பட்டிப்பழையாறு ; கிழக்கு-முடிக்குரிய நுங்குகாமடுக்காடும் முடிக்குரிய புலுவைலிக்காடும் ; தெற்கு-கல்மடு ஆறு ; மேற்கு-முடிக்குரிய கூலையடிப்பட்டிமடுக்காடும் முடிக்குரிய கல்மடு ஆறுக்காடும்.



Situation: Varipattanchenai village in Nadukadu pattu.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
A	Pottanaveli	104	3	30
A½	Pottanavelikaddu	1	0	12
B	Pottanavelipumaie	0	1	16
D	Nungukamadukaddu	16	3	26
E	Kulmaddukaddu	59	2	30
F	Do.	41	0	20
G	Kulmadduchenai	1	2	22
		<hr/>		
		225	2	36

Lot excluded.

T. P. 173,888	Pottanaiveli	16	2	17
---------------	--------------	----	---	----

Surveyor-General's Office,
Colombo, August 13, 1903.

P. D. WARREN,
for Surveyor-General.

2,000